

ගනුදෙනුකරු නියමයන් සහ කොන්දේසි

මෙම නියමයන් සහ කොන්දේසි නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) සහ එක් එක් ගනුදෙනුකරු අතර නෛතික ගිවිසුමක් ඇති කරනු ලබන අතර (මින් මතු අර්ථ දක්වා ඇති පරිදි) NTB විසින් ගනුදෙනුකරු ට සපයන FriMi සේවා භාවිතය පාලනය කරයි.

පහත —I Accept— බොත්තම ක්ලික් කිරීමෙන්, ගනුදෙනුකරු පහත පරිදි පිළිගෙන තහවුරු කරයි.

මෙම නියමයන් සහ කොන්දේසි, FriMi සේවාවන්ට අදාළ විස්තර සමඟින්, ගනුදෙනුකරු ට පැහැදිලි කර ඇති බවත්, ගනුදෙනුකරු මෙම නියමයන් සහ කොන්දේසි සහ වචන විස්තර කියවා තේරුම් ගෙන ඇති බවත්, ඒ අනුව බැඳී සිටීමට එකඟ වන බවත්, කැමැත්ත පළ කර ඇති බවත්ය.

1 අර්ථ දැක්වීම්

වෙනත් ආකාරයකින් දක්වා නොමැති නම්, මෙම ලේඛනයේ සහ FriMi සේවා භාවිතයට අදාළව:

- a. "ගනුදෙනුකරු" යන්නෙන් අදහස් කරන්නේ මෙම නියමයන් සහ කොන්දේසි පිළිගෙන FriMi යෙදුම බාගත කර ස්ථාපනය කිරීමෙන් FriMi හි ඇති කාර්යයන් භාවිතා කිරීමට තෝරා ගන්නා පුද්ගලයෙකු හෝ FriMi යෙදුම බාගත කර ස්ථාපනය කරන පුද්ගලයෙකි.
- b. "ආයතනික වෙබ් අඩවිය" යනු <https://www.nationstrust.com/> යන NTB හි වෙබ් අඩවියයි.
- c. "FriMi ගිණුම" යන්නෙන් අදහස් වන්නේ FriMi සේවාවන් වෙත ප්‍රවේශ වීම සහ FriMi සේවාවන් භාවිතා කිරීම සඳහා ගනුදෙනුකරු විසින් FriMi හි නිර්මාණය කරන ලද පරිශීලක ගිණුමයි (සහ කිසිදු බැංකු ගිණුමක් හෝ වෙනත් ගෙවීම් උපකරණයක් නොවේ).
- d. "FriMi යෙදුම" යන්නෙන් අදහස් වන්නේ ජංගම උපාංග මත ක්‍රියා කිරීමට නිර්මාණය කර ඇති FriMi මෘදුකාංග යෙදුම වන අතර එය අනුමත "app store" එකක් මගින් බාගත හැකිය.
- e. "FriMi සහාය" යන්නෙන් අදහස් වන්නේ FriMi හි අරමුණු සඳහා NTB විසින් පිහිටුවන ලද සේවා මධ්‍යස්ථානයයි, එහි විස්තර FriMi වෙබ් අඩවියේ ඇත.
- f. "FriMi ඉතුරුම් ගිණුම" යනු FriMi හරහා ගනුදෙනුකරුවෙකු විසින් NTB හි විවෘත කරන ලද ඉතුරුම් ගිණුමයි, එවැනි ඉතුරුම් ගිණුමක් විවෘත කිරීම FriMi මූල්‍ය සේවා සැපයීම සඳහා පූර්ව අවශ්‍යතාවයකි.
- g. "FriMi සම්බන්ධතා" යන්නෙන් අදහස් කරන්නේ ගනුදෙනුකරු ගේ FriMi ගිණුමේ සම්බන්ධතා ලැයිස්තුවේ සම්බන්ධතා තොරතුරු සුරකින ලද තෙවන පාර්ශවයක් (පුද්ගලයෙකු හෝ ආයතනයක්) ය.
- h. "FriMi හර කාඩ්පත" යන්නෙන් අදහස් වන්නේ FriMi භෞතික හර කාඩ්පත සහ/හෝ Fri අර්ථන හර කාඩ්පත යන්නයි.
- i. "FriMi භෞතික හර කාඩ්පත" යන්නෙන් අදහස් වන්නේ FriMi ඉතුරුම් ගිණුමට සම්බන්ධ කර ඇති NTB විසින් හිකුත් කරන ලද හර කාඩ්පතක භෞතික අනුවාදයයි.
- j. "FriMi අර්ථන හර කාඩ්පත" යන්නෙන් අදහස් වන්නේ FriMi ඉතුරුම් ගිණුමට සම්බන්ධ කර ඇති NTB විසින් හිකුත් කරන ලද හර කාඩ්පතක ඩිජිටල් අනුවාදයයි.
- k. "NTB මගින් බල ගැන්වෙන FriMi" යන්නෙන් අදහස් වන්නේ ගනුදෙනුකරුවන්ට FriMi සේවා සැපයීම සම්බන්ධයෙන් NTB සහ එහි ආශ්‍රිත හවුල්කරුවන් සතු සහ පරිපාලනය කරන තාක්ෂණික නිර්මාණයයි.
- l. "FriMi සේවා" යන්නෙන් අදහස් වන්නේ FriMi මූල්‍ය සේවා සහ NTB විසින් FriMi හරහා ගනුදෙනුකරුවන්ට සපයන FriMi මූල්‍ය නොවන සේවා ය.
- m. "FriMi මූල්‍ය සේවා" යන්නෙන් අදහස් වන්නේ FriMi හි ගනුදෙනුකරුවන්ට පිරිනැමෙන අරමුදල් ලැබීම් සහ ගෙවීම් ගනුදෙනු වලින් සමන්විත මූල්‍ය සේවාවයි.
- n. "FriMi මූල්‍ය නොවන සේවා" යන්නෙන් අදහස් වන්නේ FriMi හි ගනුදෙනුකරුවන්ට පිරිනැමෙන ලබන පහත සඳහන් දෑ ඇතුළුව සහ FriMi මූල්‍ය සේවා ඉතා නිශ්චිතව බැහැර කළ යුතු මූල්‍ය නොවන සේවාවන් ය:

- අලෙවිකරණ තොරතුරු බැලීම
 - ප්‍රවර්ධන සහ හැඳින්වීමේ ආදර්ශන හැරීම
 - NTB හි ATM සහ ශාඛා සෙවුම් යන්ත්‍රය හැරීම
 - NTB විසින් කලින් කලට දැනුම් දිය හැකි වෙනත් ගනුදෙනු
- o. **"FriMi වෙබ් අඩවිය"** යන්නෙන් අදහස් වන්නේ www.frimi.lk යන්නයි.
- p. **"අරමුදල් ලැබීම"** යන්නෙන් අදහස් වන්නේ අරමුදල් මාරු කිරීම හෝ ටෝකන මුදාගැනීම හෝ NTB විසින් කලින් කලට දැනුම් දිය හැකි වෙනත් ආකාරයකින් ඕනෑම ගෙවීම් උපකරණයකට මුදල් ලැබීමයි.
- q. **"පවත ගෞලිය සේවා"** යනු FriMi යෙදුමේ සෘජු හර විකල්පය හරහා මිලදී ගැනීම හෝ දායකත්වය සඳහා සාදන ලද සේවා සපයන්නන්ගේ හිපැයුම් හෝ සේවාවන් ය.
- r. **"වෙළෙඳුන්"** යනු NTB සමඟ ලියාපදිංචි වීමෙන් තම ව්‍යාපාරයේ අරමුණු සඳහා FriMi හි ඇති කාර්යයන් භාවිතා කිරීමට තෝරා ගන්නා භාණ්ඩ සහ/හෝ සේවා සපයන්නන්ය.
- s. **"අවම ශේෂය"** යන්නෙන් අදහස් කරන්නේ ගනුදෙනුකරු ගේ FriMi ඉතුරුම් ගිණුමේ පවත්වා ගත යුතු අවම ශේෂය (ඇත්නම්) වන අතර, එම මුදල කලින් කලට NTB විසින් දැනුම් දිය හැකි අතර නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ තනි අභිමතය පරිදි වෙනස් වීමට යටත් වේ.
- t. **"ජංගම උපකරණය"** යන්නෙන් අදහස් වන්නේ ජංගම දුරකථන, ටැබ්ලට්, ෆැබ්ලට් හෝ ජංගම දුරකථන ජාල වෙත සම්බන්ධ වීමට හැකියාව ඇති සහ අන්තර්ජාල සම්බන්ධතා ඇති වෙනත් ජංගම උපාංගයක් වන අතර NTB විසින් කලින් කලට දැනුම් දිය හැකි විවැනි පිරිවිතර අවශ්‍යතාවලට යටත් වේ.
- u. **"ජංගම දුරකථන අංකය"** යන්නෙන් අදහස් වන්නේ NTB සමඟ සන්නිවේදනය කිරීම සඳහා සම්බන්ධතා අංකයක් ලෙස FriMi සඳහා ලියාපදිංචි වන විට ගනුදෙනුකරු විසින් NTB සමඟ ලියාපදිංචි වී ඇති හෝ වෙනත් ආකාරයකින් ලබා දී ඇති ගනුදෙනුකරු ගේ ජංගම දුරකථන අංකයයි.
- v. **"NTB"** යන්නෙන්, PQ 118 ලියාපදිංචි අංක දරන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපිත පොදු සීමිත වගකීම් සමාගමක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකු පීඑල්සී යන 1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුව සහ එහි අනුප්‍රාප්තිකයින් සහ අවසර ලත් පැවරුම් ඇතුළත් වේ.
- w. **"ගෙවීම් මුදල"** යනු අදාළ ගාස්තු, අනෙකුත් ගාස්තු සහ බදු සමඟින් ගෙවීම් ගනුදෙනුවක ශ්‍රී ලංකා රුපියල් මුදල (හෝ, අදාළ වන විට, විදේශ මුදල් ප්‍රමාණය) යන්නයි.
- x. **"ගෙවීම් උපකරණ"** යන්නෙන් අදහස් වන්නේ ගෙවීම් ගනුදෙනු සිදු කිරීම සඳහා ගනුදෙනුකරු FriMi ගිණුමේ ලියාපදිංචි වීමට තෝරාගෙන ඇති, FriMi ඉතුරුම් ගිණුම, FriMi හර කාඩ්පත සහ විවැනි අනෙකුත් බැංකු ගිණුම් (NTB සහ/හෝ වෙනත් බැංකු), ණයවර පත් සහ/හෝ NTB වෙත පිළිගත හැකි හර කාඩ්පත් වේ.
- y. **"ගෙවීම් ගනුදෙනුව"** යනු පහත සඳහන් ගනුදෙනුවලට අදාළව ගනුදෙනුකරු ගේ අදාළ ගෙවීම් උපකරණයට ගෙවුම් මුදල හර කිරීම, අය කිරීම හෝ වෙනත් අදාළ ගනුදෙනුවක් සිදු කරන ගෙවීමක් සැකසීමයි. ඒවායේ වැඩිදුර විස්තර (අදාළ වන විට සීමා කිරීම් ඇතුළුව) FriMi යෙදුමේ දක්වා ඇත:
- ගනුදෙනුකරුවන් අතර මුදල් හුවමාරු කිරීම
 - ගනුදෙනුකරුවෙකුගෙන් ගනුදෙනුකරුගේ FriMi සම්බන්ධතා වෙත මුදල් හුවමාරු කිරීම
 - NTB හි ලියාපදිංචි උපයෝගිතා සේවා සපයන්නන් වෙත ගනුදෙනුකරුවන් විසින් ගෙවීම්
 - FriMi ගෙවීම් සේවා පිළිගන්නා වෙළඳුන් වෙත ගනුදෙනුකරු විසින් කරන ලද ගෙවීම්
 - NTB හි ලියාපදිංචි සේවා සපයන්නන් වෙත ගනුදෙනුකරුවන් විසින් කරන ලද ගෙවීම්
 - මාර්ගගත ගෙවීම්
 - ටෝකන නිර්මාණය කිරීම
 - අරමුදල් ආපසු ගැනීම

- NTB විසින් කලින් කලට දැනුම් දෙන පරිදි ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් නිපැයුම් විවෘත කිරීම
- NTB විසින් කලින් කලට දැනුම් දිය හැකි වෙනත් ගනුදෙනු

- z. **"අවසර ලත් විදේශ ගනුදෙනු"** යනු FriMi ඉතුරුම් ගිණුමට විදේශ මුදල් වලින් ලැබෙන ප්‍රේෂණ සහ ගෙවීම් උපකරණයක් හරහා ජාත්‍යන්තර ගනුදෙනු සඳහා විදේශ මුදල්වලින් මාර්ගගත ගෙවීම්, සෑම අවස්ථාවකදීම ආයතනික වෙබ් අඩවිය, FriMi වෙබ් අඩවිය සහ/ හෝ FriMi හි වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවන්හි දක්වා ඇති සීමාවන්ට යටත් වේ.
- aa. **"සේවා සපයන්නා"** යන්නෙන් අදහස් වන්නේ FriMi හරහා ජීවන ශෛලිය සේවා සැපයීමට ලියාපදිංචි වීමෙන් තම ව්‍යාපාරයේ අරමුණු සඳහා FriMi හි පවතින කාර්යයන් භාවිතා කිරීමට තෝරා ගන්නා භාණ්ඩ හෝ සේවා සපයන්නන්ය.
- bb. **"ලියාපදිංචිය තොරතුරු"** යන්නෙන් අදහස් වන්නේ 4 වැනි වගන්තියේ දක්වා ඇති පරිදි FriMi ගිණුමක් ලියාපදිංචි කිරීම සඳහා අදාළ වන අවශ්‍යතා සපුරාලීම සඳහා ගනුදෙනුකරු විසින් NTB වෙත සපයනු ලබන තොරතුරු සහ උපකාරක සාක්ෂි වේ.
- cc. **"නියමයන් සහ කොන්දේසි"** යන්නෙන් අදහස් වන්නේ, කලින් කලට NTB මගින් පරිපූරක, ආදේශක, සංශෝධන හෝ ප්‍රතිස්ථාපනය කළ හැකි මෙම නියමයන් සහ කොන්දේසි ය.
- dd. **"ටේකනය"** යන්නෙන් අදහස් වන්නේ NTB ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) මුදල් ලබා ගැනීමට හෝ FriMi යෙදුම හෝ NTB හි ජංගම බැංකු යෙදුම හරහා මුදා ගැනීමට භාවිතා කළ හැකි, තෘතී වවුචරයකට සමාන ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍යයකි.
- ee. **"ගනුදෙනු සීමාව"** යන්නෙන් අදහස් වන්නේ එක් එක් ගෙවීම් ගනුදෙනුව සඳහා වැය කළ හැකි උපරිම මුදල් වටිනාකම වන අතර, එම මුදල කලින් කලට NTB විසින් දැනුම් දිය හැකි අතර NTB හි තනි අභිමතය පරිදි වෙනස් වීමට යටත් වේ.
- ff. **"පරිශීලක අක්ෂරපත්‍ර"** යන්නෙන් අදහස් වන්නේ ගනුදෙනුකරු ගේ FriMi ගිණුමට ප්‍රවේශ වීම සහ/හෝ FriMi මූල්‍ය සේවා භාවිතා කිරීම සඳහා ගනුදෙනුකරුවෙකු විසින් ලියාපදිංචි කර ඇති පරිශීලක හැඳුනුම්පත්, පුද්ගල අනන්‍යතා අංක, මුරපද සහ ජෛවමිතික දත්ත ය.

2. NTB විසින් බල ගැන්වෙන FriMi

මෙහි සඳහන් කර ඇති FriMi වෙබ් අඩවියේ සහ FriMi යෙදුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසි, උපදෙස්,, පිරිවිතරයන් සහ සීමාවන් සමඟින්, NTB විසින් ගනුදෙනුකරු ට FriMi සේවාවන් සැපයීම සහ ඒවා භාවිතා කිරීම පාලනය කරයි. ගනුදෙනුකරු ට FriMi සේවාවන් සැපයීමට අදාළ වැඩිදුර විස්තර සඳහා FriMi වෙබ් අඩවියට පිවිසීමට සහ ගනුදෙනුකරු ට වැඩිදුර තොරතුරු අවශ්‍ය වූ විට FriMi සහාය සම්බන්ධ කර ගැනීමට ගනුදෙනුකරු එකඟ වේ. විශේෂයෙන්ම, නියමයන් සහ කොන්දේසිවලට යම් සංශෝධන හෝ අතිරේකයක් එවැනි වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කර විද්‍යුත් පණිවිඩයක් හරහා ගනුදෙනුකරු ට දැනුම් දිය යුතුය.

3. FriMi මූල්‍ය සේවා භාවිතය

FriMi මූල්‍ය සේවා භාවිතා කිරීම සඳහා, ගනුදෙනුකරු FriMi ගිණුමේ ගෙවීම් උපකරණයක් ලියාපදිංචි කරන පිටුවල අවශ්‍ය සියලුම තොරතුරු අංග සම්පූර්ණ කළ යුතුය.

ගෙවීම් උපකරණ නිකුත් කරන මූල්‍ය ආයතනය සමඟ හොඳ තත්ත්වයේ පවතින බව තහවුරු කිරීමට ගනුදෙනුකරු NTB වෙත බලය පවරයි.

4. FriMi සේවා සඳහා ලියාපදිංචි වීමට අවශ්‍යතා

- a) FriMi සේවාවන් සඳහා ලියාපදිංචි වීමේ අරමුණු සඳහා ගනුදෙනුකරුවෙකු පහත අවශ්‍යතා සපුරාලිය යුතුය:
 - i. වයස අවුරුදු 18 ට වැඩි වීම;
 - ii. ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු වීම හෝ අනේවාසිකයෙකු නම්, NTB වෙත පිළිගත හැකි වලංගු රැකියා විසා බලපත්‍රයක් තිබිය යුතු වීම;

- iii. FriMi යෙදුම බාගත කිරීම සහ FriMi සේවා භාවිත කිරීම සඳහා සුදුසු මෘදුකාංග සහිත ජංගම උපාංගයක් සන්නයේ තබා ගැනීම;
- iv. ගනුදෙනුකරු ගේ නමින් ලියාපදිංචි ජංගම දුරකථන අංකයක් ලබා දීම (හෝ ගනුදෙනුකරු හැර වෙනත් පුද්ගලයෙකුගේ නමට ඇති ජංගම දුරකථන අංකය භාවිතා කිරීමට අවසරය); සහ
- v. NTB හි සියලුම මුදල් විශුද්ධීකරණ විරෝධී සහ "ඔබේ ගනුදෙනුකරු දැනගන්න" අවශ්‍යතා සම්පූර්ණ කිරීම.

- b) ඉහත සඳහන් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා ගනුදෙනුකරු ප්‍රමාණවත් ලියාපදිංචි තොරතුරු NTB වෙත සැපයිය යුතුය. ලියාපදිංචි තොරතුරු කලින් කලට NTB විසින් නියම කරන ලද ආකාරයට සැපයිය යුතු අතර, FriMi යෙදුම හරහා ලියාපදිංචි තොරතුරු ඩිජිටල් ලෙස ඉදිරිපත් කිරීම ඇතුළත් වේ. අවශ්‍ය නම්, තෙවන පාර්ශවයන් සමඟ ලියාපදිංචි තොරතුරු සහභාගී කිරීමේ අයිතිය NTB සතුය.
- c) ඉහත සඳහන් අවශ්‍යතා තෘප්තිමත් වුවද, ඕනෑම පුද්ගලයෙකු ගනුදෙනුකරුවෙකු ලෙස ලියාපදිංචි කිරීම අනුමත කිරීමේ තනි අභිමතය NTB සතු වේ. FriMi යෙදුම හරහා, ගනුදෙනුකරු ගේ ලියාපදිංචි විද්‍යුත් තැපෑල ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් සහ/හෝ ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින් ලියාපදිංචිය සාර්ථකව අවසන් වූ පසු, ගනුදෙනුකරු ට FriMi සේවාවන් භාවිත කිරීම ආරම්භ කිරීමට හැකියාව ලබා දෙනු ලැබේ.
- d) NTB හි අඛණ්ඩ මුදල් විශුද්ධීකරණයට වරෙහි සහ "ඔබේ ගනුදෙනුකරු දැනගන්න" ("KYC") අවශ්‍යතා සපුරාලීම සඳහා, ගනුදෙනුකරුගේ FriMi ගිණුමක ලියාපදිංචිය අවසන් වූ පසුව පවා, කලින් කලට අමතර ලියකියවිලි සහ සහාය තොරතුරු ඉල්ලා සිටීමේ අයිතිය NTB සතුය. NTB විසින් ගනුදෙනුකරු ට කරන ලද ඉල්ලීමකින් අනතුරුව සතුටුදායක ලියකියවිලි සහ උපකාරක තොරතුරු සැපයීමට අපොහොසත් වුවහොත් ගනුදෙනුකරු ගේ FriMi ගිණුම තම අභිමතය පරිදි අවහිර කිරීමට හෝ වසා දැමීමට NTB හට දැනුම් දීමක් සිදු කළ හැක.
- e) වෙනත් පුද්ගලයකුට නොව ව්‍යවස්ථාපිතව ගනුදෙනුකරුවෙකු ට පමණක් අදාළව නිවැරදි සහ අවිභාජ ලියාපදිංචි තොරතුරු සැපයීම සඳහා ගනුදෙනුකරු වගකිව යුතුය. ව්‍යවස්ථාපිතව ලියාපදිංචි තොරතුරු යාවත්කාලීනව තබා ගැනීම හෝ වෙනස්කම් සිදු වූ විට NTB වෙත දැනුම් දීම සඳහා ගනුදෙනුකරු වගකිව යුතුය. ගනුදෙනුකරුවෙකුගේ ශ්‍රී ලංකාවේ පදිංචි තත්ත්වය වෙනස් කිරීම හිසා ගනුදෙනුකරු FriMi මූල්‍ය සේවා භාවිතා කිරීමට හිමිකම් නොලබනු ඇත.
- f) ගනුදෙනුකරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද ලියාපදිංචි තොරතුරු වල කිසියම් දෝෂ, වැරදි, සාවද්‍යතාවයන් වෙනස් කිරීමේ අයිතිය NTB සතුය. ව්‍යවස්ථාපිතව පිළිබඳ දැනුම්දීම NTB විසින් FriMi යෙදුම හරහා සිදු කරනු ඇත. ව්‍යවස්ථාපිතව බලාත්මක කිරීමට ගනුදෙනුකරු ගෙන් වැඩිදුර අනුමැතිය අවශ්‍ය නොවේ.

5. FriMi මූල්‍ය සේවා

- a) අවසර ලත් විදේශ ගනුදෙනු හැර, FriMi මූල්‍ය සේවා භාවිත කළ යුත්තේ ශ්‍රී ලංකා රුපියල්වලින් දේශීය ගනුදෙනු සම්පූර්ණ කිරීම සඳහා පමණි.
- b) FriMi මූල්‍ය සේවා භාවිත කළ යුත්තේ නිත්‍යානුකූල සහ යුක්තිසහගත අරමුණු සඳහා පමණක් වන අතර මෙම නියමයන් සහ කොන්දේසිවල දක්වා ඇති අවසර ලත් ගනුදෙනු සිදු කිරීම සඳහා පමණි.
- c) ගනුදෙනුකරු ගේ ගෙවීම් උපකරණයට අවසර ලබා දුන් පසු, අදාළ ගෙවීම් ගනුදෙනුව සම්පූර්ණ කර සිදු කර ඇති බව සලකනු ලැබේ. ගෙවීම් උපකරණ හරහා සිදු කරනු ලබන ගෙවීම් ගනුදෙනු ගනුදෙනුකරු සහ අදාළ මූල්‍ය ආයතනය සහ/හෝ නිකුත් කරන්නා (හර හෝ ණයවර කාඩ්පතක් සම්බන්ධයෙන්) අතර නියමයන් සහ කොන්දේසි වලට යටත් වේ.
- d) ගනුදෙනුකරු විසින් ගෙවීම් උපකරණයක් භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ගෙවීම් උපකරණයේ නියමයන් සහ කොන්දේසි යටතේ පැනවිය හැකි ඕනෑම ගාස්තු සහ ගාස්තු සඳහා ගනුදෙනුකරු වගකිව යුතුය.
- e) FriMi මූල්‍ය සේවා බාධාවකින් තොරව භාවිත කිරීම සඳහා, නියමිත වේලාවට ගෙවීම් උපකරණ යාවත්කාලීන කිරීම සහ අලුත් කිරීම සඳහා ගනුදෙනුකරු සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.
- f) FriMi හරහා සකසන ලද සියලුම ගනුදෙනු ගනුදෙනුකරු ට ආපසු නොගෙවන අතර FriMi හරහා ගනුදෙනුකරු විසින් ආපසු හැරවිය නොහැක. පහත 8 වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව, අදාළ ගෙවීම් උපකරණ පාලනය කරන නියමයන් සහ කොන්දේසි යටතේ ගනුදෙනුකරු ට අමතර මුදල් ආපසු ගෙවීමේ, ආපසු හැරවීමේ හෝ අයකිරීමේ අයිතිවාසිකම් තිබිය හැකිය.

- g) ගනුදෙනුකරු ගේ FriMi ගිණුම සහ ඊට සම්බන්ධ ගෙවීම් උපකරණ භාවිතයෙන් සිදුවන ගනුදෙනු නිරීක්ෂණය කිරීමට සහ අධීක්ෂණය කිරීමට NTB හට අයිතිය ඇත. FriMi ගිණුම සහ/හෝ ඊට සම්බන්ධ ගෙවීම් උපකරණ හරහා සැකසහිත හෝ අදහස් නොකළ ගනුදෙනු සිදු වන බව NTB දරන මතය නම්, FriMi ගිණුම පැවතීම අත්හිටුවීමේ අයිතිය ඇතුළුව ගනුදෙනුකරු ට දැනුම් දීමකින් තොරව එම ගනුදෙනු ආපසු හැරවීමට හෝ අත්හිටුවීමේ අයිතිය NTB සතුවය. එවැනි තත්ත්වයන් තුළ FriMi ගිණුමට ප්‍රවේශය සීමා කිරීම සම්බන්ධයෙන් NTB වගකියනු නොලැබේ.
- h) 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ පිහිටුවා ඇති මූල්‍ය බුද්ධි ඒකකයට ("FIU") සහ වෙනත් ඕනෑම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට සහ වෙනත් නියාමකයින් වෙත සිද්ධිය අනුව සැක සහිත ගනුදෙනු වාර්තා කිරීමට NTB හට අයිතිය ඇත.

මූල්‍ය බුද්ධි ඒකකය/අධිකාරිය/නියාමකය කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන ලෙස NTB වෙත උපදෙස් දෙන අවස්ථාවක, මූල්‍ය බුද්ධි ඒකකය/අධිකාරිය/නියාමකයට අවශ්‍ය විමසීම් කිරීමට ඉඩ දීම සඳහා NTB විසින් ගනුදෙනුව අත්හිටුවනු ඇත.

ඉහත කරුණු සම්බන්ධයෙන් NTB විසින් ගනු ලබන කිසිදු ක්‍රියාමාර්ගයක් පිළිබඳව දැනුම් දෙනු ලැබීමට ගනුදෙනුකරු හිමිකම් නොලබන අතර NTB විසින් ගනු ලබන එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් NTB ගනුදෙනුකරු වෙත ආධීන වීම හෝ වගකියනු ලබන්නේ නැත.

- i) NTB විසින් මූල්‍ය බුද්ධි ඒකකය විසින් නියම කළ හැකි ආකාරයට රෙගුලාසි මගින් නිශ්චිතව දක්වා ඇති මුදල ඉක්මවා වන සෑම මුදලක් ගනුදෙනුවක්ම සහ ඉලෙක්ට්‍රොනික අරමුදල් මාරු කිරීම් ඕනෑම ආකාරයකින් (ඇතුළත සහ බාහිර ප්‍රේෂණ, SLIP මාරු කිරීම්, RTGS ගනුදෙනු, ණය පත් ගනුදෙනු, හර කාඩ්පත් ගනුදෙනු සහ විදේශ මුදල් හා අනෙකුත් විශේෂ ගිණුම් සම්බන්ධ ගනුදෙනු) මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමට අවශ්‍ය වේ.

ඉහත කරුණු සම්බන්ධයෙන් NTB විසින් ගනු ලබන කිසිදු ක්‍රියාමාර්ගයක් පිළිබඳව ගනුදෙනුකරු ට දැනුම් දීමට හිමිකම් නොලබන අතර NTB විසින් ගනු ලබන එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් NTB ගනුදෙනුකරුට වෙත ආධීන වීම හෝ වගකියනු ලබන්නේ නැත.

- j) NTB විසින් කලින් කලට දැනුම් දෙන පරිදි එවැනි ගාස්තුවලට සහ ගෙවිය යුතු FriMi ඉතුරුම්වල ගනුදෙනුකරු ගේ ණයට ඇති අරමුදල් සඳහා පොළිය සඳහා ගනුදෙනුකරු ට හිමිකම් ලැබේ. NTB හි අභිමතය පරිදි, FriMi ඉතුරුම් ගිණුමේ ප්‍රසාද පොලී සහ වෙනත් ත්‍යාග සඳහා ගනුදෙනුකරුට තවදුරටත් හිමිකම් ලැබිය හැකි අතර, NTB විසින් කලින් කලට දැනුම් දෙනු ලැබේ.
- k) ගනුදෙනුකරු තම FriMi ඉතුරුම් ගිණුමේ අවම ශේෂය (ඇත්නම්) පවත්වා ගැනීමට එකඟ වේ.
- l) FriMi මූල්‍ය සේවා ගනුදෙනුකරුවන් විසින් පුද්ගලික ගනුදෙනු සම්පූර්ණ කිරීමේ අරමුණ සඳහා පමණක් භාවිතා කරනු ඇති අතර ගනුදෙනුකරු ගේ FriMi ගිණුම හරහා වාණිජ අභිප්‍රායන් හෝ ආශ්‍රයෙන් කිසිදු ගනුදෙනුවක් සිදු නොකළ යුතුය.
- m) NTB විසින් පනවනු ලැබිය හැකි අදාළ ගනුදෙනු සීමාවට ගනුදෙනුකරු යටත් වන අතර ඒවාට අනුකූල විය යුතුය. එවැනි සීමාවන් අදාළ ගනුදෙනු සීමාව තුළ තිබේ නම්, ගනුදෙනුකරු ට තමන්ගේම ගනුදෙනු සීමාවක් පැනවීමේ විකල්පය ඇත.
- n) ජංගම උපාංගයට යවන ලද සත්‍යාපන පණිවිඩයක් හරහා ගෙවීම් ගනුදෙනුව පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීම පිණිස ගෙවීම් ගනුදෙනුවක් ආරම්භ කරන අවස්ථාවේ ජංගම උපාංගය ඔහු/ඇය සන්නිවේදන තබා ගැනීමට ගනුදෙනුකරු එකඟ වේ.

6. ගෙවීම් උපකරණ

- a) මෙම නියමයන් සහ කොන්දේසි අත්සන් කිරීමෙන්, ගනුදෙනුකරු ගේ නමින් FriMi ඉතුරුම් ගිණුමක් විවෘත කරන ලෙස ගනුදෙනුකරු NTB වෙතින් ඉල්ලා සිටී.
- b) FriMi වෙබ් අඩවිය සහ/හෝ FriMi හි වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවල දක්වා ඇති පරිදි නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ පිරිවිතරයන්ට අනුව ගනුදෙනුකරු ට වෙනත් බැංකු/මූල්‍ය ආයතනවලින් ගෙවීම් උපකරණ ගනුදෙනුකරු ගේ FriMi ගිණුමට සම්බන්ධ කළ හැක. ගනුදෙනුකරුගේ FriMi ගිණුමට ගෙවීම් උපකරණයක් සාර්ථකව සම්බන්ධ කළ පසු, NTB විසින් ගනුදෙනුකරු ට FriMi සේවා සැපයීමට අවශ්‍ය විය හැකි අදාළ ගිණුම්/කාඩ්පත් අංක ගබඩා කරනු ඇත. NTB ගෙවීම් උපකරණ සම්බන්ධයෙන් ගනුදෙනුකරු සහ එවැනි වෙනත් බැංකු/මූල්‍ය උපකරණ අතර කිසිදු ගිවිසුමකට පාර්ශවකරුවෙකු නොවන බවත් ණය නිකුත් කිරීමට හෝ ණය සඳහා සුදුසුකම් නිර්ණය කිරීමට සම්බන්ධ නොවන බවත් ගනුදෙනුකරු පිළිගනී. එවැනි ගෙවීම් උපකරණ කිසිවක් හොඳ තත්ත්වයේ පවතින බව හෝ FriMi හරහා සිදුකරන ඕනෑම ගෙවීම් ගනුදෙනුවක් සඳහා අදාළ බැංකුව/මූල්‍ය ආයතනය අනුමත කිරීම හෝ බලය පවරනු ඇති බවට NTB නියෝජනය කරන්නේ හෝ තහවුරු කරන්නේ නැත.

- c) ලබා දී ඇති ගෙවීම් උපකරණයක් සමඟ ගනුදෙනුකරු ගේ FriMi සේවාවන් භාවිතා කිරීම මෙම නියමයන් සහ කොන්දේසි මෙන්ම අදාළ ගෙවීම් උපකරණය විවෘත කර ඇති/ නිකුත් කර ඇති බැංකුවේ/මූල්‍ය ආයතනයේ අදාළ නියමයන් / පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය මගින් පාලනය වේ. එම නියමයන් සහ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති මෙම නියමයන් සහ කොන්දේසි මඟින් වෙනස් කල නොහැක. නියමයන් සහ කොන්දේසි සහ අදාළ බැංකුවේ/මූල්‍ය ආයතනයේ නියමයන් අතර කිසියම් නොගැලපීමක් ඇති වුවහොත්, මෙම නියමයන් සහ කොන්දේසි FriMi සම්බන්ධයෙන් ගනුදෙනුකරු සහ NTB අතර සම්බන්ධය පාලනය කරනු ඇති අතර, ගනුදෙනුකරු සහ එවැනි බැංකුව/මූල්‍ය ආයතනය අතර සම්බන්ධය එම බැංකුවේ/මූල්‍ය ආයතනයේ නියමයන් මගින් පාලනය කරනු ඇත.
- d) ගනුදෙනුකරු ගේ FriMi ගිණුමට සම්බන්ධ කිරීමට ගෙවීම් උපකරණ නම් කිරීමෙන්, ගනුදෙනුකරු FriMi මූල්‍ය සේවා භාවිතා කිරීමේ අරමුණු සඳහා ගෙවීම් උපකරණ හර කිරීමට සහ බැර කිරීමට NTB වෙත කැමැත්ත පළ කර බලය ලබා දෙන බවට ගනුදෙනුකරු එකඟ වේ. ගනුදෙනුකරු විසින් FriMi සේවාවන් භාවිතා කිරීම සමඟ ගෙවීම් උපකරණවලට අදාළ මෙහෙයුම් උපදෙස් අනුකූල වන බව ගනුදෙනුකරු සහතික කරන බව ගනුදෙනුකරු NTB වෙත නියෝජනය, සහතික කිරීම සහ පිළිගැනීම සිදු කරයි.
- e) ගනුදෙනුකරුගේ FriMi ගිණුමට ගෙවීම් උපකරණ සම්බන්ධ කිරීමට තේරීමෙන්, එවැනි ගෙවීම් උපකරණ පිළිබඳ විස්තර සහ අදාළ තොරතුරු අදාළ සහ/හෝ නිශ්චිත තෙවන පාර්ශවයකට ලබා දීම සඳහා NTB වෙත ඇති අයිතිය ගනුදෙනුකරු විසින් පිළිගෙන, එකඟ වී අවසර ලබා දෙනු ලබන අතර එම තුන්වන පාර්ශවයට ගනුදෙනුකරු ට සැපයිය යුතු නාණ්ඩ හෝ සේවා සඳහා අය කිරීම් කිරීමට මෙයින් හැකි වේ. එවැනි අවස්ථාවන්හිදී, එම තුන්වන පාර්ශවයට එවැනි විස්තර ලබා දීමෙන් පසුව, එම තෙවන පාර්ශවය සමඟ ගනුදෙනුවට NTB හට තවදුරටත් කිසිදු සම්බන්ධයක් නොමැත. එවැනි තෙවන පාර්ශව ගනුදෙනුවකින් පැන නගින ගැටලු සඳහා NTB වගකිව යුතු නොවේ. ආරවුල් වලදී, ගනුදෙනුකරු එවැනි ගෙවීම් උපකරණයක් විවෘත කර ඇති හෝ නිකුත් කර ඇති තෙවන පාර්ශවයක් හෝ මූල්‍ය ආයතනය හා සම්බන්ධ විය යුතුය.
- f) FriMi ගිණුමේ (කල් ඉකුත්වන දිනයන්, යාවත්කාලීන කළ කාඩ්පත් අංක ආදිය) ගෙවීම් උපකරණ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නඩත්තු කිරීම සඳහා ගනුදෙනුකරු වගකිව යුතුය. ගනුදෙනුකරුගේ FriMi ගිණුම සමඟ ගෙවීම් උපකරණ ලියාපදිංචි කිරීමට ගනුදෙනුකරු ට සියලු හිමිකම් සහ බලය ඇති බව ගනුදෙනුකරු NTB වෙත නියෝජනය කර සහතික කරයි.
- g) ගනුදෙනුකරුවෙකු NTBහි පවත්වාගෙන යනු ලබන හවුල් බැංකු ගිණුමක් හරහා උපදෙස් ලබා දෙන්නේ නම් (එය ගෙවීම් උපකරණයක් ලෙස එකතු කර ඇති), එවැනි උපදෙස් සකස් කරනු ලබන්නේ එවැනි ගිණුමකට අවශ්‍ය බලයලත් අත්සන් කරන්නන් FriMi යෙදුම හරහා විය අනුමත කළහොත් පමණි. ඒ අනුව, එවැනි කැමැත්තක් ලබා දුන් පසු, එක් එක් හවුල් ගිණුම් හිමියා එහි ප්‍රතිඵලයක් ලෙස සිදු කරනු ලබන ගෙවීම් ගනුදෙනුවට ඒකාබද්ධව සහ තනිව බැඳී සිටී.

7. FriMi හර කාඩ්පත;

- a) ගනුදෙනුකරු ට හර කාඩ්පතක් අවශ්‍ය නම්, ගනුදෙනුකරු FriMi භෞතික හර කාඩ්පතක් හෝ FriMi අඵත හර කාඩ්පතක් FriMi යෙදුම හරහා ඉල්ලා සිටිය යුතුය. FriMi භෞතික හර කාඩ්පතක් හෝ අඵත හර කාඩ්පතක් NTB හි තනි අභිමතය පරිදි නිකුත් කරන බව ගනුදෙනුකරු පිළිගනී.

සෑම FriMi හර කාඩ්පතක්ම ගනුදෙනුකරු විසින් ගෙවීම් ගනුදෙනු සඳහා භාවිතා කිරීම සඳහා ගනුදෙනුකරු ගේ FriMi ඉතුරුම් ගිණුමට සම්බන්ධ කරනු ලැබේ (මෙම නියමයන් සහ කොන්දේසිවල දක්වා ඇති සීමාවන්ට යටත්ව. එවැනි ගනුදෙනු සම්බන්ධයෙන් FriMi ඉතුරුම් ගිණුම හර කරනු ලැබේ.
- b) FriMi භෞතික හර කාඩ්පතක් භාවිතා කළ හැක්කේ "නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මාස්ටර් කාඩ් හර කාඩ්පත් හිමි ගිවිසුමේ" නියමයන් සහ කොන්දේසි වලට යටත්ව පමණි. "නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මාස්ටර් කාඩ් හර කාඩ්පත් හිමි ගිවිසුමේ" නියමයන් සහ කොන්දේසි පිළිගැනීමට සහ ඒවාට බැඳී සිටීමට ගනුදෙනුකරු එකඟ වේ.
- c) FriMi භෞතික හර කාඩ්පතක් භාවිතා කිරීමෙන්, ගනුදෙනුකරු "නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මාස්ටර් කාඩ් හර කාඩ්පත් හිමි ගිවිසුමේ" නියමයන් සහ කොන්දේසි ඊට අදාළ විස්තර සමඟ ගනුදෙනුකරු ට පැහැදිලි කර ඇති බවත්, ගනුදෙනුකරු එවැනි නියමයන් කියවා තේරුම් ගෙන ඇති බවත් ඒවා පිළිපැදීමට එකඟ වූ බවත් තහවුරු කරයි.
- d) මෙම නියමයන් සහ කොන්දේසි අත්සන් කිරීමෙන්, ගනුදෙනුකරු :

- (i) ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු කාඩ්පත් (EFTC) සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනත (“පනත”) යටතේ පනවා ඇති කොන්දේසි පිළිබඳව ගනුදෙනුකරු දන්නා බව තහවුරු කරන අතර FriMi හර කාඩ්පත විදේශ මුදල්වලින් ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි බවත් එම කොන්දේසිවලට අනුකූල වීමටත් ගනුදෙනුකරු එකඟ වේ;
- (ii) NTB පනතේ අරමුණ සඳහා අවශ්‍ය විය හැකි පරිදි, FriMi ඩෙබ්ට් කාඩ්පත මත ගනුදෙනුකරු විසින් සිදු කරන ලද විදේශ විනිමය ගනුදෙනු පිළිබඳ ඕනෑම තොරතුරක් සැපයීමට එකඟ වේ;
- (iii) FriMi හර කාඩ්පත මත අනවසර විදේශ විනිමය ගනුදෙනු සිදු කරන බවට සැක කිරීමට සහ වාර්තා කිරීමට සාධාරණ හේතු තිබේ නම්, FriMi හර කාඩ්පත මත විදේශ විනිමය ලබා ගැනීම අත්හිටුවීමටත් විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත කාරණය වාර්තා කිරීමටත් NTB බැංකුවට හිසම කර ඇති බව ගනුදෙනුකරු දන්නා බව තහවුරු කරයි.
- (iv) ගනුදෙනුකරු විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වන්නේ නම් හෝ ශ්‍රී ලංකාව හැර යන්නේ නම්, FriMi භෞතික හර කාඩ්පත NTB වෙත ජීමටත්, පදිංචියේ යම් වෙනසක් සිදු වුවහොත් NTB වෙත දැනුම් දීමටත්, සහ
- (v) FriMi හර කාඩ්පත:
 - 1) විදේශ විනිමය ගනුදෙනු (Forex Trading);
 - 2) නියාමන සීමා සහිත ගනුදෙනුවලට අදාළ ගෙවීම්;
 - 3) ශ්‍රී ලංකාවෙන් පිටත ඔට්ටු ඇල්ලීම, ක්‍රීඩා කිරීම සහ සුදු ක්‍රියාකාරකම් සම්බන්ධ ගෙවීම්;
 - 4) 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ මෙහෙයුම් උපදෙස් සහ එහි යම් සංශෝධනවලට යටත්ව වාණිජ අරමුණු සඳහා ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සඳහා ගෙවීම්.
 - 5) හෝ NTBහි නියාමක විසින් කලින් කලට පනවා ඇති වෙනත් සීමාවන් සඳහා භාවිත නොකිරීමට තවදුරටත් එකඟ වේ

8. ටෝකන සහ තෑගි වවුචර්

I) ටෝකන

- a) FriMi වෙබ් අඩවියේ සහ/හෝ FriMi හි වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවල හිඟ්විතව දක්වා ඇති ආකාරයට ගනුදෙනුකරු ගේ ඕනෑම සුදුසුකම් ලත් ගෙවීම් උපකරණයක් හරහා ඕනෑම පුද්ගලයෙකුට අරමුදල් යැවීමේ අරමුණු සඳහා ගනුදෙනුකරු ට ටෝකනයක් නිර්මාණය කළ හැකිය.
- b) ටෝකන, නිකුත් කළ පසු, එය ලබන්නා විසින් මුදවා ගැනීමට/භාවිතා කිරීමට පෙර පමණක් ආපසු කැඳවිය හැක. කෙසේ වෙතත්, ටෝකනය කල් ඉකුත් වීමට පෙර භාවිතා කර නොමැති නම්, ටෝකනය කල් ඉකුත් වූ පසු ටෝකනයේ අරමුදල් ගනුදෙනුකරු ගේ අදාළ ගෙවීම් උපකරණය වෙත ආපසු ලබා දෙනු ලැබේ.
- c) ගනුදෙනුකරු ගනුදෙනුකරුවෙකු නොවන පුද්ගලයෙකුට FriMi ගිණුම හරහා මුදල් යවන්නේ නම්, එම අරමුදල් ස්වයංක්‍රීයව ටෝකනයකට පරිවර්තනය වේ.
- d) ටෝකනයක කල් ඉකුත්වන කාලය NTB විසින් සිය අභිමතය පරිදි තීරණය කරනු ඇත.
- e) ටෝකනය පිළියෙළ කිරීම සඳහා නිවැරදි තොරතුරු FriMi වෙත ඇතුළත් කර ඇති බව සහතික කිරීම සඳහා ගනුදෙනුකරු වගකිව යුතුය.

II) තෑගි වවුචර්

- a) FriMi යෙදුමේ අදාළ විකල්පය තේරීමෙන්, ගනුදෙනුකරු වෙතත් ගනුදෙනුකරුවෙකුට හෝ ගනුදෙනුකරුවෙකු නොවන පුද්ගලයෙකුට FriMi යෙදුම හරහා තෑගි වවුචරයක් ලබා දිය හැක.
- b) ගනුදෙනුකරුගේ ගෙවීම් උපකරණයෙන් හර කිරීමෙන් තෑගි වවුචරයක් පිළියෙළ කළ පසු, තෑගි වවුචරය අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකිය.

- c) NTB විසින් හිකුත් කරන ලද තෘතී වවුචර හිවේදනයේ සපයා ඇති සබැඳිය හරහා හෝ අදාළ වෙළඳ අලෙවිසැලෙන් අදාළ වෙළෙන්දාගේ වෙබ් අඩවියට පිවිසීමෙන් තෘතී වවුචරයක් මිල දී වෙන් කර ගත හැකිය.
- d) වෙළෙන්දෙකු විසින් සපයනු ලබන භාණ්ඩ හෝ සේවාවල ගුණාත්මකභාවය සඳහා NTB කිසිදු ආකාරයකින් වගකියනු නොලැබේ.

9. ගාස්තු

- a) ආයතනික වෙබ් අඩවියේ සහ/හෝ FriMi වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති NTB හි ගාස්තු ලේඛනය අඩංගු වන පරිදි, FriMi (ඕනෑම ගාස්තුවක් සහ අවසන් කිරීමේ ගාස්තු ඇතුළුව) (සාමූහිකව "ගාස්තු" ලෙසින් හැඳින්වෙන) භාවිතයට අදාළ අය කිරීම් සහ ගාස්තු (ඇත්නම්) ගනුදෙනුකරු දැරිය යුතුය. කලින් කලට ගාස්තු සංශෝධනය කිරීමේ අයිතිය NTB සතිය. එම ගාස්තු ආයතනික වෙබ් අඩවියේ සහ/හෝ FriMi වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරේ.
- b) ගනුදෙනුකරු FriMi සේවාවන් භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගෙවිය යුතු සියලුම බදු, මුද්දර ගාස්තු සහ/හෝ වෙනත් බදු (සාමූහිකව "බදු" ලෙසින්) NTB වෙත ගෙවිය යුතු හෝ ප්‍රතිපූරණය කළ යුතු වේ.
- c) FriMi සේවා භාවිතය සම්බන්ධයෙන් ගනුදෙනුකරු විසින් ගෙවිය යුතු ගාස්තු සහ බදු (සාමූහිකව "ගාස්තු") සඳහා FriMi ඉතුරුම් ගිණුමෙන් හෝ ගනුදෙනුකරු සතුව NTB සමඟ ඇති වෙනත් ඕනෑම බැංකු ගිණුමකින් හර කිරීමට ගනුදෙනුකරු විසින් NTB වෙත අවසර දී ඇත.
- d) ගනුදෙනුකරු විසින් FriMi සේවාවන් භාවිතා කිරීමේදී තෙවන පාර්ශවයන් විසින් අය කළ හැකි සියලුම ගාස්තු සහ අය කිරීම් සඳහා ගනුදෙනුකරු වගකිව යුතුය. පැහැදිලිකම සඳහා, සම්බන්ධිත ගෙවීම් උපකරණවලට අදාළ වාහකයන් (ටෙලිකොම් ක්‍රියාකරුවන්) සහ බැංකු/මූල්‍ය ආයතන විසින් අය කරනු ලබන සියලුම ගාස්තු සහ අය කිරීම් සඳහා ගනුදෙනුකරු වගකිව යුතුය.

10. ගනුදෙනුකරු ගේ ප්‍රතිඥාව

- a) ජංගම උපාංගයේ ආරක්ෂාව ගනුදෙනුකරු සතු වේ.
- b) ගනුදෙනුකරු FriMi සහ ගනුදෙනුකරුගේ FriMi ගිණුමේ රහස්‍යභාවය සහ ආරක්ෂාව පවත්වා ගත යුතු අතර එයට පහත ක්‍රියා ඇතුළත් වේ:
 - (i) ජංගම උපාංග ආරක්ෂිත ආකාරයෙන් තබා ගැනීම ;
 - (ii) පරිශීලක අක්ෂරපත්‍ර රහසිගතව තබා ගැනීම; සහ
 - (iii) FriMi සේවා වෙත ප්‍රවේශ වීමට භාවිතා කරන IMEI කේත පරිශීලක අක්ෂරපත්‍රවලින් වෙනම ස්ථානයක තබා ගැනීම.
- c) ගනුදෙනුකරු විසින් අනුසන් කර ඇති NTB විසින් පිරිනමනු ලබන වෙනත් ඩිජිටල් බැංකු සේවා වෙත ප්‍රවේශ වීමට පරිශීලක අක්ෂරපත්‍ර භාවිතා කළ හැකි බව ගනුදෙනුකරු පිළිගන්නා අතර එයම එවැනි අනෙකුත් ඩිජිටල් බැංකු සේවා සඳහාද අනවසරයෙන් ප්‍රවේශ වීමට සහ භාවිතයට හේතු වනු ඇත. FriMi සේවාවන් දිගටම භාවිතා කිරීමේදී සහ ප්‍රවේශ වීමේදී එවැනි අවදානමක් ඇතිබව ගනුදෙනුකරු මෙයින් පිළිගනී.
- d) ඕනෑම ජංගම උපාංගයක් හැකිවීම පිළිබඳව ගනුදෙනුකරු විසින් FriMi සහය සේවය අමතා NTB වෙත වහාම වාර්තා කර NTB විසින් සපයනු ලබන උපදෙස් පිළිපැදිය යුතුය.
- e) කිසියම් ජංගම උපාංගයක් හැකි වූ විට සහ/හෝ ගනුදෙනුකරු ගේ FriMi ගිණුමේ රහස්‍යභාවය සහ ආරක්ෂාව අවදානමට ලක් වීමට ඉඩ ඇති අවස්ථාවක හෝ අවදානමට ලක් වූ විට එවැනි අවස්ථා NTB වෙත වහාම දැනුම් දීම ගනුදෙනුකරු ගේ සම්පූර්ණ වගකීම වේ. විශේෂයෙන්ම, එවැනි සිදුවීමක් NTB වෙත වාර්තා කිරීමට ගනුදෙනුකරු වහාම FriMi සහය අමතා ගැටලුව හිචරදී කිරීමට හෝ වෙනත් ආකාරයකින් කටයුතු කිරීමට NTB විසින් ගනුදෙනුකරු ට ලබා දෙන උපදෙස් අනුගමනය කළ යුතුය. මෙම නියමයන් සහ කොන්දේසි වල වෙනත් වගන්තිවලට අගතියකින් තොරව, ගනුදෙනුකරු ගේ ජංගම උපාංගය සහ/හෝ FriMi ගිණුමේ රහස්‍යභාවය සහ ආරක්ෂාව පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ගනුදෙනුකරු ගේ FriMi ගිණුම හරහා කිසියම් අනවසර පුද්ගලයෙකු විසින් සිදු කර ඇති ඕනෑම ගනුදෙනුවක් සඳහා ගනුදෙනුකරු වගකිව යුතු බව ගනුදෙනුකරු පිළිගනී.
- f) FriMi හි යම් ගනුදෙනුකරුවෙකුගේ FriMi ගිණුමක අදාළ පරිශීලක අක්ෂරපත්‍ර භාවිතයෙන් අවසන් කළ පසු සියලුම ගනුදෙනු හිඟිවන සහ එම ගනුදෙනුකරුට බැඳී පවතින අතර එවැනි ගනුදෙනු සම්බන්ධයෙන් ගනුදෙනුකරු වගකිව යුතුය. ගනුදෙනුකරුගේ FriMi ගිණුමට සහ/හෝ අදාළ පරිශීලක අක්ෂරපත්‍රවලට වෙනත් කිසිදු පුද්ගලයෙකුට ප්‍රවේශය නොමැති බව සහතික කිරීම ගනුදෙනුකරුගේ වගකීම වේ. එවැනි ප්‍රවේශයක් ලබා දෙන්නේ නම්, එහි අවදානම සහ වගකීම සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයා විසින් දැරිය යුතු වේ.

- g) ගනුදෙනුකරු ගේ FriMi ගිණුමට ප්‍රවේශ වීමට ගනුදෙනුකරු ඉඩ දෙනු ලබන හෝ වෙනත් ආකාරයකින් පරිශීලක අත්පත්පත්‍ර භාවිතා කරන පුද්ගලයන්ගේ කිසියම් සහ සියලු ගනුදෙනු සඳහා සහ පරිශීලක අත්පත්පත්‍ර භාවිතා කිරීමේ හෝ අනිසි ලෙස භාවිතා කිරීමේ ඕනෑම සහ සියලු ප්‍රතිවිපාක සඳහා ගනුදෙනුකරු වගකිව යුතුය.
- h) ගනුදෙනුකරු ගේ අපේක්ෂිත ගනුදෙනු සිදු කෙරෙන බව සහතික කිරීම සඳහා FriMi වෙත ඇතුළත් කර ඇති සියලුම තොරතුරු වල නිරවද්‍යතාවය තහවුරු කිරීම ගනුදෙනුකරු ගේ වගකීම වේ.
- i) FriMi ගිණුම හරහා සිදු කරනු ලබන ඕනෑම ගනුදෙනුවක සත්‍යතාව පිළිබඳ වැඩිදුර තහවුරු කිරීමක් NTBට අවශ්‍ය නොවන අතර ගනුදෙනුකරු ගේ අදාළ පරිශීලක අත්පත්පත්‍ර මගින් වලංගු වන උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා NTB වගකියනු නොලැබේ.
- j) FriMi ගිණුමේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා NTB විසින් කලින් කලට හිකුත් කරන ලද සියලුම ආරක්ෂක පියවරයන් සහ පූර්වාරක්ෂාවන් ගනුදෙනුකරු විසින් කඩිනමින් පිළිපැදිය යුතුය.
- k) FriMi ගිණුමට ප්‍රවේශ වීම සඳහා වන මුරපදය ගනුදෙනුකරු ගේම කැමැත්තෙන් හෝ NTB විසින් එසේ කිරීමට පොළඹවන විට නිතිපතා වෙනස් කිරීමට පාරිභෝගිකයා වගකිව යුතුය. පාරිභෝගිකයා මුරපදය නිතිපතා වෙනස්කිරීම NTB විසින් නිර්දේශ කරයි. NTB විසින් දැනට පවතින මුරපදය වෙනස් කිරීමට විමසූ විට එය දිගටම භාවිතා කිරීම ගනුදෙනුකරු ගේ තෝරා ගැනීම වන්නේ නම්, ගනුදෙනුකරු එසේ කරනුයේ එහි පූර්ණ අවදානම සහ වගකීම ගනුදෙනුකරු මත පවරා ගනිමිනි.
- l) මෙම නියමයන් සහ කොන්දේසි වල වෙනත් කිසිදු විධිවිධානයකට අගතියකින් තොරව, පහත සඳහන් අවස්ථා වලදී සහ අදාළ නීතිවල නිශ්චිතව දක්වා ඇති වෙනත් ඕනෑම අවස්ථාවක FriMi හි ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමට ගනුදෙනුකරු අපොහොසත් වීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් NTB වගකියනු නොලැබෙන බව ගනුදෙනුකරු විශේෂයෙන් පිළිගනී.
 - (i) ගනුදෙනුව කිසියම් ගනුදෙනුකරුවෙකුට ලබා දී ඇති FriMi මූල්‍ය සේවා විෂය පථය තුළ නොවීම;
 - (ii) එහි පරම අභිමතය පරිදි, ගනුදෙනුව සැක සහිත හෝ නීති විරෝධී බව NTB හි අදහස වීම;
 - (iii) ගනුදෙනුව ගනුදෙනු සීමාව කඩ කිරීම;
 - (iv) වෙළෙඳපොළ හෝ සේවා සපයන්නා විසින් ගනුදෙනුවට සැලකිල්ල දැක්වීම ප්‍රතික්ෂේප කිරීම;
 - (v) ගනුදෙනුව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ගෙවීම් උපකරණයේ ප්‍රමාණවත් අරමුදල් ගනුදෙනුකරු සතුව නොමැති වීම;
 - (vi) ගනුදෙනුකරු විසින් භාවිතා කරන ජංගම උපාංගය FriMi සමඟ නොගැලපේ නම් හෝ කිසියම් ආකාරයකින් දෝෂ සහිත නම් හෝ FriMi භාවිතා කිරීම සඳහා අවශ්‍ය පිරිවිතරයන් සපුරාලීමට අපොහොසත් වන්නේ නම්;
 - (vii) ගනුදෙනුව සිදු කෙරෙන හෝ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන වෙළෙඳපොළෙහි උපකරණයක් හෝ සේවා සපයන්නෙකුගේ වෙබ් යෙදුමක් නිසි ලෙස ක්‍රියා නොකරන්නේ නම්;
 - (viii) ගෙවීම් උපකරණයක් අලුත් කිරීමට අපොහොසත් වීම;
 - (ix) ගනුදෙනුකරු හෝ තෙවන පාර්ශවයක් විසින් සපයනු ලබන ගනුදෙනු තොරතුරු නිවැරදි නොවන හෝ අකාලයේ නම්; හෝ
 - (x) NTB හි පාලනයෙන් ඔබ්බට ගිය තත්වයන් හේතුවෙන් (ගංවතුර හෝ ගින්න ඇතුළු නමුත් සීමා නොවී) ඕනෑම අවස්ථාවක FriMi භාවිතය සඳහා නොමැති නම්.
- m) FriMi හරහා සිදුකරන සියලුම ගෙවීම් ගනුදෙනු තත්‍ය කාලීනව බලපාන බව ගනුදෙනුකරු පිළිගනී. ඒ අනුව, එක් එක් ගෙවීම් උපකරණ සඳහා අදාළ වන නියමයන් සහ කොන්දේසිවල පැහැදිලිව දක්වා ඇති ඒවා හැර, ගනුදෙනුකරු එයට ඇතුළු වූ පසු කිසිදු ගෙවීම් ගනුදෙනුවක් නැවැත්වීමට හෝ ආපසු හැරවීමට NTB භාර නොගනී.
- n) FriMi භාවිතා කරමින් වෙළෙඳපොළ හෝ සේවා සපයන්නන් සමඟ සිදු කර ඇති කිසිදු ගනුදෙනුවක් සඳහා ගනුදෙනුකරු NTB වෙත වගකීම පවරන්නේ නැත. ගනුදෙනුවක සියලුම අංග සම්පූර්ණ කිරීම තහවුරු කිරීමට පියවර ගැනීම ගනුදෙනුකරු ගේ වගකීම වේ. (එනම් FriMi හරහා අදාළ ගනුදෙනුව සිදු කිරීමත් සමඟ භෞතික ගෙවීම හෝ මුදල් භාර ගැනීම හෝ භාණ්ඩ/සේවා සැපයීම සමකාලීනව සිදු කළ යුතුය)
- o) වෙළෙඳපොළ විසින් සපයනු ලබන භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය සඳහා NTB කිසිදු වගකීමක් භාර නොගනී.
- p) FriMi හරහා ගනුදෙනුකරු වෙත එහි ඕනෑම නිපැයුමක් හෝ ඕනෑම තෙවන පාර්ශවීය නිපැයුමක් ප්‍රවර්ධනය කිරීමට NTB හට හිමිකම් ඇත.
- q) FriMi හි NTB හි අලෙවිකරණ ද්‍රව්‍ය ඉලෙක්ට්‍රොනිකව ප්‍රදර්ශනය කිරීමේ අයිතිය NTB සතුය.

- r) ගනුදෙනුකරු FriMi සේවාවන් වෙත ප්‍රවේශ වීමට සහ/හෝ භාවිතා කිරීමට හැර වෙනත් අරමුණු සඳහා FriMi යෙදුම භාවිතා නොකළ යුතුය.
- s) NTB හි පූර්ව ලිඛිත අවසරයකින් තොරව ගනුදෙනුකරු FriMi යෙදුම සහ තොරතුරු නිරීක්ෂණය කිරීමට හෝ පිටපත් කිරීමට කිසිදු ස්වයංක්‍රීය උපාංගයක් හෝ අතින් සිදු කෙරෙන ක්‍රියාවලියක් භාවිතා නොකළ යුතුය.
- t) ගනුදෙනුකරු විසින් පාලනය කරන පංගම උපාංගයක FriMi යෙදුම භාවිතා කිරීමට ගනුදෙනුකරු ට සීමිත, අවලංගු කළ හැකි, පැවරිය නොහැකි, පරම නොවන අයිතියක් ලබා දී ඇත. NTB විසින් ගනුදෙනුකරු ට දැනුම් දීමක් සහිතව, ඕනෑම අවස්ථාවක මෙම අයිතිය අවසන් කළ හැක. FriMi යෙදුම හා සම්බන්ධ සියලුම අයිතිය, හිමිකම් සහ බැඳියාව NTB සතු වේ.
- u) FriMi යෙදුම NTB සහ/orits සේවා සපයන්නන්ගේ විශ්වසනීය වෙළඳ රහස්‍ය ලෙස පවතින බව ගනුදෙනුකරු පිළිගනී. ගනුදෙනුකරු FriMi යෙදුමේ සම්පූර්ණ හෝ ඕනෑම කොටසක් සංස්කරණය කිරීම, වෙනස් කිරීම, විකරණය , අනුවර්තනය කිරීම, පරිවර්තනය කිරීම හෝ වෙනත් ආකාරයකින් වෙනස් කිරීම හෝ FriMi යෙදුමේ සම්පූර්ණ හෝ ඕනෑම කොටසක් වෙනත් මෘදුකාංග/යෙදුම් සමඟ ඒකාබද්ධ කිරීමට හෝ ඇතුළත් කිරීමට ඉඩ නොදිය යුතුය. FriMi යෙදුම විසංයෝජනය කිරීම, විසුරුවා හැරීම හෝ ප්‍රතිවර්තන ඉන්ජිනේරුකරණය කිරීම හෝ සමාන ස්වභාවයේ කිසියම් ක්‍රියාවක් කිරීම නොකළ යුතුය.
- v) ගනුදෙනුකරු විසින් FriMi යෙදුමේ ආරක්ෂාවට අදාළ විශේෂාංග ඉවත් කිරීම, මග හැරීම, අක්‍රිය කිරීම, හානි කිරීම හෝ වෙනත් ආකාරයකින් මැදිහත් නොවීම සහ ඕනෑම ධාරකයක, පාලකයක හෝ ගිණුමක පරිශීලක සත්‍යාපනය හෝ ආරක්ෂාව මග හැරීම නොකළ යුතුය ("ක්‍රැක් කිරීම" හෝ "හැක් කිරීම" ලෙස හැඳින්වේ).
- w) ගනුදෙනුකරු අතින් සිදු කරනු ලබන හෝ ස්වයංක්‍රීය මෙවලම් (ස්වෘත්‍ය හෝ තෙවන පාර්ශවීය මෙවලම්) භාවිතයෙන් FriMi යෙදුමේ ආරක්ෂක පාලන හෝ අංගවිභාජන පරිලෝකනය කිරීම හෝ තක්සේරු කිරීම නොකළ යුතුය.
- x) ගනුදෙනුකරු නොකළ යුතු දෑ :
 - (i) ඕනෑම වාණිජ හෝ වාණිජ නොවන අරමුණක් සඳහා FriMi යෙදුම හැඩත නිෂ්පාදනය කිරීම, පිටපත් කිරීම, බෙදා හැරීම, හැඩත විකිණීම හෝ වෙනත් ආකාරයකින් භාවිතා කිරීම.
 - (ii) ඕනෑම තෙවන පාර්ශවයකට FriMi යෙදුම භාවිතා කිරීමට හෝ ඕනෑම තෙවන පාර්ශවයක ප්‍රයෝජනය සඳහා ඉඩ හැරීම;
 - (iii) අදාළ දේශීය, ජාතික හෝ ජාත්‍යන්තර නීතිය කඩ කරන ඕනෑම ආකාරයකින් FriMi යෙදුම භාවිතා කිරීම;
 - (iv) NTB මෙම නියමයන් සහ කොන්දේසි කඩ කිරීමක් ලෙස සලකන ඕනෑම කටයුත්තක් සඳහා FriMi යෙදුම භාවිතා කිරීම;
 - (v) FriMi යෙදුමේ ඕනෑම කොටසකට අධි සබැඳියක් සැකසීම..
 - (vi) NTB හි පද්ධතිවලට හෝ වෙනත් ගනුදෙනුකරුවන්ට ඕනෑම මට්ටමක අවාසියක් හෝ හානියක් සිදු කළ හැකි ඕනෑම විද්‍යුත් අන්තර්ගතයක් (වෛරස් ඇතුළුව) FriMi යෙදුම හරහා දැනුවත්ව හෝ නොසැලකිලිමත් ලෙස සම්ප්‍රේෂණය කිරීම;
 - (vii) FriMi යෙදුමේ අඩංගු කිසියම් ප්‍රකාශන හිමිකමක්, වෙළඳ ලකුණක් හෝ වෙනත් මූද්ධිමය දේපල හිමිකම් දැන්වීම් ඉවත් කිරීම, අපහැරවීම කිරීම හෝ වෙනස් කිරීම; සහ/හෝ
 - (viii) පංගම උපාංගය හෝ මෙහෙයුම් පද්ධති විකිණුම්කරු සහාය දක්වන හෝ සහතික කළ විභාජනයන්ගෙන් පිටත වෙනස් කර ඇති ඕනෑම උපාංගයක් හෝ මෙහෙයුම් පද්ධතියක් මත FriMi යෙදුම භාවිතා කිරීම. මෙයට "jail-broken" හෝ "rooted" උපාංග ඇතුළත් වේ. මෙම නියමයන් සහ කොන්දේසි වල අරමුණු සඳහා, jail-broken" හෝ "rooted" උපාංගයක් යනු ගනුදෙනුකරුගේ පංගම සන්නිවේදන සේවා සපයන්නා සහ දුරකථන නිෂ්පාදකයා විසින් එය මත පනවා ඇති සීමාවන්ගෙන් ඔවුන්ගේ අනුමැතියකින් තොරව නිදහස් කර ඇති එකකි.

ස* රහස්‍යභාවය

a) FriMi වෙබ් අඩවිය, ආයතනික වෙබ් අඩවිය සහ/හෝ FriMi යෙදුම පිළිබඳ තොරතුරු සහ වාර්තා සහ ඒවායේ ආකාරය, ආකෘතිය, මාදිලිය හෝ සම්පාදනය, තේරීම, විභාජන කිරීම, ඉදිරිපත් කිරීම සහ ප්‍රකාශනය කිරීමේ ක්‍රමය (සාමූහිකව "රහස්‍ය තොරතුරු") NTB හි සහ/ හෝ තෙවන පාර්ශවයන්හි ("තොරතුරු සපයන්නන්") දේපල වේ.

b) ගනුදෙනුකරු පහත සඳහන් කිසිවක් සිදු නොකළ යුතු හෝ කිරීමට උත්සාහ නොකළ යුතුය: (i) ඕනෑම රහසිගත තොරතුරක් කිසිදු ආකාරයකින් හෝ කිසිදු මාර්ගයකින් කිසිදු පුද්ගලයෙකුට පළකිරීම, පුද්ගලයෙකු කිරීම, දැන්වීම, බෙදාහැරීම, බෙදා හැරීම, සම්ප්‍රේෂණය, විකාශනය, කේබල් විකාශනය, ප්‍රතිනිෂ්පාදනය, විකිණීම හෝ පැතිරවීම (ii) කිසියම් වෙළඳ ලකුණක් හෝ ප්‍රකාශන හිමිකම් දැන්වීමක් ඇතුළුව කිසියම් රහසිගත තොරතුරක් මත කිසියම් හිමිකාර සලකුණු කිරීමක් හෝ පෙනී සිටීමක් ඉවත් කිරීම, මකා දැමීම, වෙනස් කිරීම හෝ සැඟවීම සහ (iii) කිසියම් රහසිගත තොරතුරක් වෙනත් වැඩසටහනක් හෝ තොරතුරක් සමඟ සංයුක්ත කිරීම හෝ ඒකාබද්ධ කිරීම.

c) රහස්‍ය තොරතුරු හා සම්බන්ධ සියලු අයිතිය, හිමිකම් සහ බැඳියාව (සියලු ප්‍රකාශන හිමිකම, ජේටන්ට් බලපත්‍රය, වෙළඳ ලකුණ, සේවා ලකුණ, හිමිකාර දේපළ, වෙළඳ රහස් සහ සුවිශේෂ කාර්යයන් ඇතුළුව) පිළිවෙලින් NTB සහ තොරතුරු සපයන්නන් සතු සුවිශේෂී දේපළ වන බවට ගනුදෙනුකරු එකඟ වේ.

d) තොරතුරු සහ වාර්තා නිර්දේශනය සඳහා පමණක් ලබා දී ඇත. ඒවා වෙළඳාම හෝ වෙනත් අරමුණු සඳහා අදහස් නොකෙරේ. ගනුදෙනුකරු වෙත කිසියම් තොරතුරක් හෝ වාර්තාවක් ලබා දීමෙන්, එය කිසියම් හා විකිණීම හෝ නිර්දේශ කිරීම සඳහා සම්ප්‍රයාචනයක් නොවේ.

e) NTB හෝ කිසිදු තොරතුරු සපයන්නකු විසින් කිසියම් තොරතුරක් හෝ වාර්තාවක් නිරවද්‍යතාවය, විශ්වසනීයත්වය, ප්‍රමාණවත් බව, කාලෝචිත බව හෝ සම්පූර්ණත්වය හෝ එය කිසියම් අරමුණක් සඳහා සුදුසු බව තහවුරු කරන්නේ හෝ සහතික කරන්නේ නැත. NTB හෝ කිසිදු තොරතුරු සපයන්නකු විසින් ගනුදෙනුකරුට හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකුට ලබා ගත හැකි ඕනෑම තොරතුරක් හෝ වාර්තාවක් සඳහා (වැරදි ක්‍රියාවකින් හෝ කොන්ත්‍රාත්තුවක එකඟ වී ඇති කොන්දේසි කඩකිරීමෙන් පැන නැගී යන වගකීම) කිසිදු වගකීමක් භාර නොගනී.

f) ගනුදෙනුකරු විසින් පාලනය කරනු ලබන ජංගම උපාංගයක් මත FriMi සේවාවන් භාවිතා කිරීමට ගනුදෙනුකරු ට සීමිත, අවලංගු කළ හැකි, පැවරිය නොහැකි, සුවිශේෂී නොවන අයිතියක් පමණක් ලබා දී ඇත. NTB හට ගනුදෙනුකරු ට දැනුම් දීමක් සහිතව, ඕනෑම අවස්ථාවක මෙම අයිතිය අවසන් කළ හැක.

11. නිපැයුම් සඳහා සහතික කොට සහය දැක්වීමක් නොමැත

NTB පහත කරුණු නියෝජනය නොකරන හෝ අනුමත නොකරන අතර ඒ සඳහා වගකියනු නොලැබේ:

- (i) ඕනෑම වෙළෙන්දෙකුගේ හෝ සේවා සපයන්නෙකුගේ හෝ තෙවන පාර්ශවීය සැපයුම්කරුවෙකුගේ විශ්වසනීයත්වය හෝ කාර්යසාධනය (දුරකථන සන්නිවේදන ක්‍රියාකරුවන්, මූල්‍ය ආයතන, FriMi හා සම්බන්ධ සිල්ලර වෙළෙන්දන් ඇතුළුව හමුත් ඒවාට සීමා නොවේ);
- (ii) FriMi මත ලබා ගත හැකි, ගබඩා කරන ලද, සහ/හෝ මුදා හරින ලද කිසියම් නිපැයුමක , සේවාවක, පිරිනැමීමක, පක්ෂපාතීත්ව වැඩසටහනක, හෝ වෙනත් අයිතමවල, ආරක්ෂාව, වෙළඳාම් කළ හැකි ගුණාත්මකභාවය, යම් අරමුණක් සඳහා යෝග්‍යතාව, උල්ලංඝනය කිරීම, නිරවද්‍යතාවය, විශ්වසනීයත්වය, අඛණ්ඩතාව හෝ නීත්‍යානුකූලභාවය හෝ " FriMi හරහා පුද්ගලයෙකු කරන ලද හෝ බෙදා හරින ලද, මිලදී ගත් හෝ ගෙවන ලද ඕනෑම උපදෙස්, මතයක්, පිරිනැමීමක්, යෝජනාවක්, ප්‍රකාශයක්, දත්ත හෝ වෙනත් තොරතුරු (සාමූහිකව, "අන්තර්ගතය") හෝ
- (iii) FriMi භාවිතයෙන් නිපැයුම් සහ සේවා මිලදී ගැනීමට හෝ මුදා ගැනීමට ගනුදෙනුකරු ට ඇති හැකියාව. FriMi හි ඕනෑම අන්තර්ගතයක දෝෂ හෝ අතපසුවීම් සඳහා කිසියම් වගකීමක් හෝ වගකීමක් NTB මඟින් මෙයින් ප්‍රතික්ෂේප කරනු ලබයි. නමුත් එහි අහිමතය පරිදි විරුද්ධ, වැරදි, හිඟ විරෝධී, වංචනික, හෝ ඔවුන්ගේ හියම සහ කොන්දේසි උල්ලංඝනය කරන ඕනෑම පරිශීලක අන්තර්ගතයක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් සංස්කරණය කිරීමට, වෙනස් කිරීමට, පළ කිරීම ප්‍රතික්ෂේප කිරීමට හෝ ඉවත් කිරීමට අයිතිය NTB විසින් රඳවා ගන්නා නමුත් වගකීමක් නොමැත.

12. දැනුම්දීම්, උපදෙස් සහ හියම කළ ආකාරය

a) FriMi සම්බන්ධයෙන් NTB මගින් සිදු කරන දැනුම්දීම් (FriMi භාවිතය සඳහා හියමයන් සහ කොන්දේසි වෙනස් කිරීම, ගාස්තු සහ ගාස්තු ප්‍රකාශනය සහ මෙහෙයුම් උපදෙස් ඇතුළුව) ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක්, ගනුදෙනුකරු ගේ ලිපිපදිංචි විද්‍යුත් තැපෑල ලිපිනයට විද්‍යුත් තැපෑල ලිපිනයක්, FriMi යෙදුම හරහා දැනුම්දීම්, FriMi වෙබ් අඩවියේ ප්‍රකාශනය හෝ NTB විසින් එහි අභිමතය පරිදි සුදුසු යැයි සලකනු ලබන වෙනත් ආකාරයකින් විසින් කලින් කලට දැනුම් දීම/ ලබා දීම කළ හැක.

ගනුදෙනුකරුට දැනුම් දීමක් කළ වහාම එයට අනුකූල වීමට ඔවුන් බැඳී සිටී. එවැනි දැනුම්දීම් ඉලෙක්ට්‍රොනිකව ලැබීමට ගනුදෙනුකරු එකඟ වන අතර හත විස්තර කර ඇති ක්‍රම මගින් NTB හි එවැනි දැනුම්දීම් විවෘත කිරීම සහ

සමාලෝචනය කිරීම ගනුදෙනුකරු ගේ වගකීම වේ. ගනුදෙනුකරු විසින් FriMi සේවාවන් අඛණ්ඩව භාවිතා කිරීම, කලින් කලට ක්‍රියාත්මක වන නියමයන් සහ කොන්දේසි සඳහා වන යම් සංශෝධන ගනුදෙනුකරු විසින් පිළිගැනීමක් ලෙස සලකනු ලැබේ.

- b) FriMi යෙදුම හරහා සහ/හෝ NTB සමඟ ලියාපදිංචි වී ඇති විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ගනුදෙනුකරු විසින් NTB වෙත යවන ලද උපදෙස්, ඉල්ලීම් හෝ දැනුම්දීම් (සාමූහිකව "උපදෙස්") ගනුදෙනුකරු ගේ අධිකාරිය, දැනුම හෝ කැමැත්ත ඇතිව හෝ නොමැතිව සිදු කළත් ඒ සඳහා ගනුදෙනුකරු බැඳී සිටින අතර එවැනි උපදෙස් මත ක්‍රියා කිරීමට ගනුදෙනුකරු NTB වෙත බලය පවරයි. එවැනි උපදෙස් මත ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කිරීමට සහ/හෝ NTB සුදුසු යැයි සලකන ආකාරයට එම උපදෙස් සහභාජනය කිරීමට NTB හි අභිමතය පරිදි වේ.
- c) NTB විසින් ඉල්ලා සිටින්නේ නම්, ගනුදෙනුකරු විසින් විද්‍යුත් තැපෑලෙන් එවූ උපදෙස් අඩංගු ඕනෑම ලේඛනයක මුල් පිටපත NTB වෙත එවිය යුතු අතර එවැනි මුල් පිටපතක් එවා නොතිබීම නිසා ඇතිවන අවදානම්, පාඩු හෝ වගකීම් ගනුදෙනුකරුට දැරීමට සිදුවේ.
- d) ගනුදෙනුකරු විසින් ඉල්ලුම මත උපදෙස් අනුව ගනුදෙනු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුම මුදල්, ගාස්තු, අය කිරීම් සහ වියදම් NTB වෙත ගෙවිය යුතුය. NTB සමඟ ගනුදෙනුකරු විසින් පවත්වාගෙන යනු ලබන ඕනෑම ගිණුමක් හර කිරීමෙන් එවැනි ගෙවීම් පියවීමට ගනුදෙනුකරු විසින් NTB වෙත ආපසු හැරවිය නොහැකි ලෙස බලය පවරනු ලබයි.
- e) ලබා දුන් උපදෙස් NTB මගින් පිළිගනු ලැබීම තේතුවෙන් සෘජුව හෝ වක්‍රව හෝ ඊට අදාළව පැන නැගිය හැකි සියලුම ක්‍රියා, ක්‍රියාපටිපාටිය, හිමිකම්, පාඩු, හානි, පිරිවැය සහ වියදම් වලට එරෙහිව NTB වෙත සෑම විටම වන්දිපූරණය කිරීමට සහ NTBට හානිකර නොවන අයුරින් ක්‍රියාකිරීමට ගනුදෙනුකරු එකඟ වේ.
- f) NTB විසින් සිය අභිමතය පරිදි, කිසියම් උපදෙසක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ හැකි බවත්, එමගින් ගනුදෙනුකරු ට සිදුවන අලාභයක් හෝ හානියක් සම්බන්ධයෙන් වගකීමකින් තොරව බවත් ගනුදෙනුකරු පිළිගනී.
- g) FriMi ගිණුමේ මෙහෙයුම් අවහිර කිරීම, විකරණය කිරීම, වෙනස් කිරීම හෝ නැවත ආරම්භ කිරීම සඳහා වන ඕනෑම උපදෙස් සිදු වන්නේ එවැනි උපදෙස් NTB විසින් සහභාජනය කිරීමෙන් පසුව පමණි.
- h) මගේ ඕනෑම ගිණුමකින් NTB හෝ වෙනත් මූල්‍ය ආයතනයක් සමඟ මගේ නමින් හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකුගේ නමින් පවත්වාගෙන යනු ලබන වෙනත් ගිණුමකට මුදල් ගෙවීම හෝ මාරු කිරීම හෝ අදාළ පොලී අනුපාතය සහ කාලසීමාව තහවුරු කිරීම ඇතුළත් වන මගේ නමට ඇති ඕනෑම කාල තැන්පතුවක් අලුත් කිරීම, ආපසු ගැනීම හෝ අවලංගු කිරීම ඇතුළත්ව ගනුදෙනුකරු විසින් එවන ලද උපදෙස් දැනට පවත්වාගෙන යනු ලබන හෝ මින්පසු වරින් වර NTB සමඟ පවත්වාගෙන යනු ලබන ඕනෑම ගිණුමකට අදාළව විය හැක.
- i) NTB විසින් FriMi සහාය, FriMi වෙබ් අඩවිය සහ/හෝ FriMi යෙදුම් වැට්ටුම් සේවාව හරහා නියමිත ආකාරය සහ ආකෘතිය අනුව උපදෙස් සහ තොරතුරු ලබා දෙනු ඇති අතර නැතිවූ ප්‍රශ්න වාර්තා කිරීම සහ සේවා දැනුම්දීම් අවසන් කිරීම ඇතුළුව නමුත් ඒවාට සීමා නොවී නිශ්චිත සිදුවීම් පිළිබඳව ගනුදෙනුකරු NTB වෙත දැනුම් දිය යුතුය.
- j) ප්‍රකාශ:
 - (i) NTB සමඟ වෙනත් ආකාරයකින් එකඟ වන්නේ නම් හැර, FriMi ඉතුරුම් ගිණුමට අදාළව, NTB විසින් කාලානුරූපී ශේෂ ප්‍රකාශන (මාසික හෝ NTB විසින් තීරණය කරනු ලබන වෙනත් කාල සීමාවන්හිදී) ඉලෙක්ට්‍රොනිකව, ගනුදෙනුකරු ගේ නම් කරන ලද විද්‍යුත් තැපැල් ලිපිනයකට හිකුත් කරනු ඇත. ගනුදෙනුකරුට අවශ්‍ය නම්, ගනුදෙනුකරුට NTB වෙත දැනුම් දී භෞතික ප්‍රකාශ සඳහා තෝරා ගත හැකි අතර, NTB හි සාමාන්‍ය ගාස්තුවලට අනුව, අදාළ ගාස්තුවලට යටත් විය හැකිය.
 - (ii) ගනුදෙනුකරුට ලැබෙන ආවර්තක ශේෂ ප්‍රකාශයක වැරදි බව හෝ අසම්පූර්ණ භාවය සම්බන්ධයෙන් ගනුදෙනුකරුට ඇති යම් විරෝධතාවක් කඩිනමින් මතු කළ යුතු නමුත්, ඕනෑම අවස්ථාවක, එවැනිනක් ලැබීමෙන් පසු දින තිහක් (30) ඇතුළත ලිඛිතව NTB වෙත ලැබිය යුතුය. එවැනිනක් සිදු නොකරන ලද අවස්ථාවක දී එම ප්‍රකාශය නිවැරදි යැයි සලකනු ලබන අතර එහි වගකීම ගනුදෙනුකරු කෙරෙහි බැඳී පවතී.
 - (iii) ගනුදෙනුකරු විසින් ගිණුම් ප්‍රකාශ (ඉහත සඳහන් කාලානුරූපී ශේෂ ප්‍රකාශයන් හැර), ගනුදෙනු ප්‍රකාශ, උපදෙස්, නියෝග ක්‍රියාත්මක කිරීම සහ FriMi ඉතුරුම් ගිණුම හරහා සිදු කරන ගනුදෙනුවලට අදාළ වෙනත් ප්‍රකාශ සහ තොරතුරු, ඒවායේ නිවැරදි බව සහ සම්පූර්ණත්වය පිළිබඳව වහාම පරීක්ෂා කළ යුතු අතර යම් විරෝධතාවක් ඇත්නම් වහාම NTB වෙත ලිඛිතව දැනුම් දිය යුතු වන අතර එසේ නොමැති වූ විට ප්‍රකාශ, උපදෙස් සහ තොරතුරු පිළිබඳ වගකීම ගනුදෙනුකරු මත බැඳී පවතින බව සලකනු ලැබේ.

13. ආරවුල් නිරාකරණය

- a) NTB මගින් පාරිභෝගික විමසීම්, සහ ආරවුල් වලට ප්‍රතිචාර දැක්වීමට සහ පැමිණිලි ලැබීමට FriMi සහය පිහිටුවනු ඇත (එක්ව ගත්කල "ආරවුලක්" ලෙස හැඳින්වේ).
- b) FriMi සේවාවන් සම්බන්ධයෙන් ආරවුලක් ඇති වූ විට, ගනුදෙනුකරු FriMi සහය ඇමතිමෙන් NTB වෙත වාර්තා කළ යුතුය. සියලුම පැමිණිලි NTB විසින් අධීක්ෂණය කර නිසි පරිදි පසු විපරම් කරනු ඇත.
- c) ආරවුල වාර්තා කළ දින සිට වැඩ කරන දින තුනක් (3) ඇතුළත NTB ආරවුල මත ගනුදෙනුකරු ට ප්‍රතිචාර දක්වනු ඇත. මෙම කාල සීමාව තුළදී NTB හට ආරවුල පිළිබඳ විමර්ශනය අවසන් කළ නොහැකි වූ අවස්ථාවක, NTB විසින් විවැනි වැඩ කරන දින තුනක (3) කාල සීමාවක් තුළ ගනුදෙනුකරු ට අතුරු ප්‍රතිචාරයක් ලබා දෙන අතර අවසාන ප්‍රතිචාරය NTB මගින් ගනුදෙනුකරු වෙත දැනුම් දෙන දිනය ගැන ගනුදෙනුකරු ට දැනුවත් කරනු ඇත. ගනුදෙනුකරු ගේ ආරවුල හීනතනුකූල බව NTB නිගමනය කරන්නේ නම්, NTB විසින් එයට ප්‍රතිචාරයක් වශයෙන් ආරවුල විසඳීමට ගෙන ඇති පියවර පිළිබඳව ගනුදෙනුකරු ට දැනුම් දෙනු ඇත. NTB ආරවුලකට වාචිකව හෝ ලිඛිතව ප්‍රතිචාර දැක්විය හැක. සියලුම ආරවුල් සඳහා වාර්තා කරන ලද භාෂාවෙන්ම ප්‍රතිචාර දක්වනු ලැබේ.
- d) FriMi සේවා ශ්‍රී ලංකාවේ අධිකරණවල අධිකරණ බලයට යටත් වේ.

14. අත්හිටුවීම හෝ අවසන් කිරීම

- a) ගනුදෙනුකරු FriMi ගිණුම අක්‍රිය කිරීමට අදහස් කරන්නේ නම්, ගනුදෙනුකරු ට FriMi සහය ඇමතා එහි සපයා ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් එය කළ හැක. ගනුදෙනුකරු FriMi ගිණුම අවසන් කිරීමට අදහස් කරන්නේ නම්, FriMi සහය ඇමතා එහි සපයා ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් ගනුදෙනුකරු ට එය කළ හැක. ගනුදෙනුකරු ට ජංගම උපාංගයක් අක්‍රිය කිරීමට හෝ ඉවත් කිරීමට අවශ්‍ය නම්, ගනුදෙනුකරු ට ළඟම ඇති ශාඛාව වෙත පැමිණීමෙන්, FriMi සහය ඇමතිමෙන් හෝ FriMi යෙදුමේ සේවා ඉල්ලීම් විශේෂාංගය හරහා ඉල්ලීමක් යැවීමට හැකිය.
- b) ගනුදෙනුකරු FriMi ගිණුමෙන් කිසියම් ගෙවීමේ උපකරණයක් අක්‍රිය කිරීමට හෝ ඉවත් කිරීමට අදහස් කරන්නේ නම්, පාරිභෝගිකයාට FriMi සහය ඇමතා එහි සපයා ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් එය කළ හැක.
- c) FriMi ගිණුම අක්‍රිය කිරීමට හෝ අවසන් කිරීමට පෙර ගනුදෙනුකරු කිසියම් හිඟ ගාස්තු සහ/හෝ බදු ගෙවිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් විවැනි ගාස්තු සහ/හෝ බදු අයකර ගැනීම සඳහා FriMi ඉතුරුම් ගිණුම හෝ ගනුදෙනුකරු විසින් NTB සමඟ විවෘත කරන ලද වෙනත් බැංකු ගිණුමක් හර කිරීමට NTB වෙත හිමිකම් ලැබේ.
- d) FriMi ගිණුම අක්‍රිය කිරීමේ දී ගනුදෙනුකරු ට FriMi ඉතුරුම් ගිණුම සහ FriMi හර කාඩ්පත භාවිත කිරීමට නොහැකි වනු ඇත.
- e) FriMi ඉතුරුම් ගිණුම සහ FriMi හර කාඩ්පත ගනුදෙනුකරු ගේ FriMi ගිණුම අවසන් කිරීම මත වසා දමනු ලැබේ.
- f) NTB හට ගනුදෙනුකරු සමඟ සිය ව්‍යාපාරික සබඳතාව දිගටම කරගෙන යාම පිළිගත නොහැකි වීමට සාධාරණ හේතුවක් තිබේ නම්, NTB හි මතය අනුව සාධාරණ බව ගනුදෙනුකරු ට දැනුම් දීමෙන් පසු, FriMi ගිණුම ඇතුළුව ඕනෑම FriMi සේවාවක් හෝ කිහිපයක් අත්හිටුවීමට හෝ අවසන් කිරීමට සිය අභිමතය පරිදි ඕනෑම වේලාවක සහ ඕනෑම හේතුවක් මත හෝ දැනුම් දීමකින් තොරව සිදු කිරීමට NTB අයිතිය ඇත.
- g) සක්‍රිය කිරීමේ දිනයේ සිට ගනුදෙනුකරු හර කාඩ්පතක් මාස හයකට (06) වඩා වැඩි කාලයක් භාවිතා කර නොමැති නම්, NTB හි මතය අනුව සාධාරණ බව ගනුදෙනුකරු ට දැනුම් දීමෙන් පසු, ඕනෑම අවස්ථාවක FriMi හර කාඩ්පත අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට NTB හට අයිතියක් ඇත. FriMi හර කාඩ්පතක් සම්බන්ධයෙන් කිසියම් වංචනික ගෙවීම් ගනුදෙනුවක් සිදුවී ඇත්නම් හෝ එම කාඩ්පතේ ආරක්ෂාව අවදානමට ලක්ව ඇති බවට හෝ අවදානමකට ලක්වීමට ඉඩ ඇති බවට NTB සැක කරන්නේ නම් දැනුම් දීමක් සහිතව එය අත්හිටුවීමේ හෝ අවලංගු කිරීමේ අයිතිය NTB මගින් රඳවා තබා ගනී.
- h) ඉහත සඳහන් කළ පරිදි අත්හිටුවීම/අවසන් කිරීම පිළිබඳ දැන්වීම ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින්, ගනුදෙනුකරු ගේ ලියාපදිංචි විද්‍යුත් තැපෑලේ ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් හෝ FriMi යෙදුම හරහා හෝ NTB විසින් සුදුසු යැයි තීරණය කරන ලද වෙනත් ක්‍රමයක් හරහා දැනුම් දිය හැකිය. ඉහත විස්තර කර ඇති ක්‍රම මගින් NTB විසින් විවෘත ලද විවැනි දැන්වීම් විවෘත කිරීම සහ සමාලෝචනය කිරීම ගනුදෙනුකරු ගේ වගකීම වේ. කෙසේ වෙතත්, විවැනි අවසන් කිරීමක්, විවැනි අවසන් කිරීමට පෙර NTB වෙත උපචිත විය හැකි කිසිදු

අයිතිවාසිකමක් කෙරෙහි බල නොපානු ඇති අතර ගනුදෙනුකරු ට හෝ ඕනෑම තෙවන පාර්ශ්වයකට වගකීමෙන් තොර විය යුතුය.

- i) සාධාරණ හේතුවක් සඳහා, ගනුදෙනුකරුට හෝ කිසිදු තෙවන පාර්ශ්වයකට වගකීමකින් තොරව, පූර්ව දැනුම් දීමකින් තොරව තම අභිමතය පරිදි දින දාහතරක් (14) ලබා දීමෙන් FriMi ගිණුම ඇතුළුව FriMi සේවාවන් එකක් හෝ කිහිපයක් අත්හිටුවීමට හෝ අවසන් කිරීමට ඕනෑම වේලාවක සහ ඕනෑම හේතුවක් මත NTB හට අයිතිය ඇත.
- j) FriMi ගිණුම ඇතුළුව FriMi සේවාවන් එකක් හෝ කිහිපයක් අවසන් කිරීම හෝ අත්හිටුවීම, මෙම නියමයන් සහ කොන්දේසි යටතේ ඕනෑම ගනුදෙනුවක් සහ වෙනත් බැඳීම් සම්බන්ධයෙන් ගනුදෙනුකරු ගේ වගකීමට බලපාන්නේ නැත. අවසන් කිරීම මත, පරිශීලක අක්ෂරපත්‍ර අක්‍රීය කිරීමෙන් සහ FriMi සේවාවන් වෙත අනාගත ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීමෙන් සීමා රහිතව ඇතුළුව FriMi සේවාවන් වෙත ප්‍රවේශ වීම තහනම් කිරීමේ අයිතිය NTB සතු වේ.
- k) NTB, එහි අභිමතය පරිදි ගනුදෙනුකරු ට දැනුම් දීමක් සහිතව ගනුදෙනුකරු ට හෝ තෙවන පාර්ශ්වයකට වගකීමකින් තොරව FriMi සේවා සමහරක් හෝ සියල්ල වෙත ප්‍රවේශය සීමා කිරීම ඇතුළුව, FriMi සේවා භාවිතය සම්බන්ධයෙන් පොදු භාවිතයන් සහ සීමාවන් පැනවීමට ඇති අයිතිය රඳවා තබා ගනී.
- l) ගනුදෙනුකරු විසින් නියමයන් සහ කොන්දේසි උල්ලංඝනය කිරීම හෝ ගනුදෙනුකරු විසින් අදාළ හිඟි සහ රෙගුලාසි උල්ලංඝනය කිරීම (මුදල් විශුද්ධිකරණයට එරෙහි හිඟි ඇතුළුව නමුත් ඒවාට සීමා නොවේ) සඳහා හැර වෙනත් ඕනෑම හේතුවක් නිසා FriMi සේවාවන් අවසන් කළහොත්, NTB විසින් ගනුදෙනුකරු ගේ FriMi ඉතුරුම් ගිණුමේ බැරව ඇති ඕනෑම මුදලක් (කිසියම් ගාස්තුවක් හෝ බදු අඩු කොට) ගනුදෙනුකරු විසින් නිශ්චිතව දක්වා ඇති ගිණුමකට මාරු කිරීමක් මගින් (විවිධ හුවමාරුවකට අදාළ ඕනෑම පිරිවැයක් ගනුදෙනුකරු විසින් දරනු ලැබේ), ගනුදෙනුකරුවෙකු පුද්ගලිකව NTB හි ඕනෑම ශාඛාවක් වෙත පැමිණෙන විට මුදලින් හෝ ගෙවීම් ඇණවුමක් නිකුත් කර විය ගනුදෙනුකරු විසින් NTB වෙත සපයන ලද අවසාන ලිපිනයට තැපැල් කිරීම මගින් ලබා දෙනු ඇත.
- m) ගනුදෙනුකරු විසින් නියමයන් සහ කොන්දේසි වල විධිවිධාන කඩකිරීම හෝ ගනුදෙනුකරු විසින් අදාළ හිඟි සහ රෙගුලාසි (මුදල් විශුද්ධිකරණයට එරෙහි හිඟි ඇතුළුව නමුත් ඒවාට පමණක් සීමා නොවේ) උල්ලංඝනය කිරීම හේතුවෙන් FriMi සේවාවන් අවසන් කරනු ලැබුවහොත්, නියාමන අධිකාරියක් විසින් නියම කළ හැකි ආකාරයට ඒ සම්බන්ධයෙන් පවත්වනු ලබන කිසියම් විමර්ශනයක් සහ/හෝ නඩු පැවරීමක් අවසන් වන තුරු සහ/හෝ ගෙවීම් සිදු කරන තුරු ගනුදෙනුකරු ගේ FriMi ඉතුරුම් ගිණුමේ මුදල් ගෙවීම් අත්හිටුවීමට NTB හට හිමිකම් ලැබේ. FriMi ගිණුම හිඟිවරෙකු හෝ අනවසර ක්‍රියාකාරකම් සහ/හෝ අරමුණු සඳහා භාවිත කරන බව NTB දරන මතය නම්, NTB විසින් තම අභිමතය පරිදි දැනුම් දීමක් ඇතිව FriMi ගිණුමට ගනුදෙනුකරු ගේ ප්‍රවේශය අවලංගු කිරීමට සහ/හෝ ගනුදෙනුකරු ට අනාගතයේදී නව FriMi ගිණුමක් නිර්මාණය කිරීමට ප්‍රවේශය ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකිය.

15. වත්දිපූරණය

ගනුදෙනුකරු , NTB සහ එහි සහධාරී ආයතන සහ අනෙකුත් අනුබද්ධ ආයතන, සහ එහි අධ්‍යක්ෂවරුන්, නිලධාරීන්, හිමිකරුවන්, නියෝජිතයින්, සම-සන්නාමකරුවන් හෝ වෙනත් හවුල්කරුවන්, සේවකයින්, තොරතුරු සපයන්නන්, බලපත්‍රදායකයන්, බලපත්‍රලාභීන්, උපදේශකයින්, කොන්ත්‍රාත්කරුවන් සහ වෙනත් අදාළ තෙවන පාර්ශ්වයන් (සීමා රහිතව වෙළඳුන් , සේවා සපයන්නන්, වෙනත් මූල්‍ය ආයතන සහ අනෙකුත් ගනුදෙනුකරුවන් ඇතුළුව) (සාමූහිකව "වත්දිපූරණයට ලක්විය යුතු පාර්ශ්ව"):

- (i) ගනුදෙනුකරු ගේ FriMi සේවාවන් භාවිතය;
- (ii) FriMi සේවාවන් භාවිතා කිරීමේදී ගනුදෙනුකරු ගේ නොසැලකිල්ල හෝ පැහැර හැරීම;
- (iii) ගනුදෙනුකරු විසින් නියමයන් සහ කොන්දේසි වල යම් කඩකිරීමක් හෝ අනුකූල නොවීමක් සිදු කිරීම;
- (iv) ගනුදෙනුකරු ගේ ක්‍රියාවන් හෝ අතපසුවීම් හේතුවෙන් ඇති වූ යම් ආරවුලක් හෝ නඩු විභාගයක්; සහ/හෝ
- (v) තෙවන පාර්ශ්වයක යම් අදාළ හිඟි හෝ අයිතිවාසිකම් ගනුදෙනුකරු විසින් උල්ලංඝනය කිරීම හෝ චෝදනා ලද උල්ලංඝනය කිරීම හේතුවෙන්

සීමාවකින් තොරව සාධාරණ ඇරෙහි ගාස්තු සහ වත්දි ගෙවන පාර්ශ්වයන් විසින් දරනු ලබන, අදාළ, හෝ පැන නැගිය හැකි වියදම් ඇතුළුව, ඕනෑම සහ සියලුම හිමිකම්, පාඩු, ඉල්ලීම්, ක්‍රියාවන්ට හේතු, ණය හෝ වගකීම් වලින් සහ එරෙහිව වත්දි ගෙවීම, ආරක්ෂා කිරීම සහ හානිකර නොවන ලෙස තබා ගැනීම කළ යුතු වේ.

16. වගකීම් විශාලත සහ සීමාවන්

- a. සියලුම අන්තර්ගතයන්, මෘදුකාංග, කාර්යයන්, ද්‍රව්‍ය, සහ FriMi සම්බන්ධව සපයා ඇති හෝ FriMi හරහා ප්‍රවේශ විය හැකි තොරතුරු ඇතුළුව FriMi සේවාවන් සපයනු ලබන්නේ "වර්තමානයේ පවතින තත්වය" මතය. නීතියෙන් අවසර දී ඇති උපරිම ප්‍රමාණයට, FriMi හරහා භාවිතා කරන හෝ ප්‍රවේශ වූ මෘදුකාංගය මගින් ප්‍රවේශ විය හැකි සේවාවන් හෝ අන්තර්ගතය, ද්‍රව්‍ය, තොරතුරු සහ කාර්යයන් හෝ FriMi හරහා සංවේදී තොරතුරු සම්ප්‍රේෂණය කිරීම හා සම්බන්ධ ඕනෑම ආරක්ෂාව කඩවීමක් සඳහා NTB සහ එහි සහධාරී සහ අනෙකුත් අනුබද්ධ ආයතන, සහ උපාංග නිෂ්පාදකයින් (සාමූහිකව, "NTB පාර්ශවයන්") ඇතුළුව නමුත් ඒවාට පමණක් සීමා නොවන ඔවුන්ගේ නියෝජිතයින්, සම-සන්නාමකරුවන් හෝ වෙනත් හවුල්කරුවන් සඳහා ඕනෑම ආකාරයක නියෝජනයක් හෝ වගකීමක් දරනු නොලබයි. සේවාව , උල්ලංඝනය නොකිරීම, වෙළඳ හැකියාව, හෝ විශේෂිත අරමුණක් සඳහා යෝග්‍යතාව සම්බන්ධ ඕනෑම වගකීම් සහතිකයකට සෑම NTB පාර්ශවයක්ම සීමාවකින් තොරව විශාලතය කරයි. NTB පාර්ශවයන් FriMi හි අඩංගු කාර්යයන් බාධාවකින් තොරව හෝ දෝෂයකින් තොරව පවතින බවට සහතික නොවේ. ගෙවීම් ගනුදෙනු, p2p ගෙවීම් හෝ FriMi ලැබීමට, සැකසීමට, පිළිගැනීමට, සම්පූර්ණ කිරීමට හෝ පියවීමට බලපෑ හැකි පද්ධති අසමත්වීම් හෝ වෙනත් බාධා කිරීම් ඇතුළත්ව නමුත් ඒවාට සීමා නොවී කිසිදු සේවා අතුරු කැඩීමක් සඳහා NTB පාර්ශවයන් වගකිව යුතු නොවේ.
- b. එවැනි තොරතුරු වර්තමාන සහ යාවත්කාලීනද යන්න ඇතුළත්ව සහ වියට සීමා නොවී කිසියම් ගෙවීම් උපකරණයකට අදාළ ඕනෑම තොරතුරු නිරවද්‍යතාවය සඳහා NTB පාර්ශවයන් වගකිව යුතු නොවේ. පෙර වැකියේ සාමාන්‍යතාවය සීමා නොකර, එවැනි තොරතුරු නිකුත් කරන්නා විසින් ස්ථාපිත කරන ලද නිශ්චිත කාලයකදී නිකුත් කරන්නා විසින් වාර්තා කරනු ලබන බවත්, ඒවා FriMi හරහා ගනුදෙනුකරු ට ප්‍රදර්ශනය කරන අවස්ථාවේදී හෝ ගනුදෙනුකරු ට මිලදී ගැනීමක් හෝ පිරිමුදනය සිදු කරන අවස්ථාවේදී ගනුදෙනුකරු ගේ වත්මන් ගනුදෙනු, පවතින ශේෂය හෝ වෙනත් ශිඝ්‍රමී හෝ වැඩසටහන් විස්තර නිවැරදිව පිළිබිඹු නොවිය හැකි බවත් , ගනුදෙනුකරු පැහැදිලිවම පිළිගෙන එකඟ වේ. එවැනි ගනුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස ගනුදෙනුකරු ට ගාස්තු සහ වෙනත් ගාස්තු දැරීමට සිදු විය හැකි අතර/හෝ ගනුදෙනුකරු මිලදී ගැනීමක් හෝ නිදහස් කරවා ගැනීමක් කිරීමට දරන උත්සාහය සාර්ථක නොවිය හැක.
- c. හිමිකම් පෑමේ වර්ගය හෝ නඩු හිමිත්තේ ස්වභාවය කුමක් වුවත්, ඕනෑම NTB පාර්ශවයක් හෝ FriMi, හෝ ඕනෑම භාණ්ඩයක්, සේවා, හෝ FriMi මාර්ගයෙන් මිලදී ගත්, ලැබුණු, විකුණන ලද, හෝ ගෙවූ තොරතුරු සම්බන්ධයෙන් දැරීමට සිදු විය හැකි, ලාභ අහිමිවීම්, හොඳ හිත, භාවිතය, දත්ත හෝ වෙනත් අස්පෘශ්‍ය අලාභ ඇතුළත්ව නමුත් එම හානිවලට සීමා නොවී ඕනෑම වකු, ප්‍රතිවිපාක, විශේෂ, දඬුවම් හෝ ආදර්ශවත්, හානි හෝ පාඩු සම්බන්ධයෙන්, NTB පාර්ශවයට එවැනි හානියක් හෝ අලාභයක් සිදුවිය හැකි බවට උපදෙස් දෙනු ලැබුවත්, කිසිම අවස්ථාවක NTB පාර්ශවයක් කිසිදු තත්වයක් යටතේ ගනුදෙනුකරු ට හෝ තුන්වන පාර්ශවයකට වගකියනු නොලැබේ. කිසිම අවස්ථාවක NTB පාර්ශවයන්ගේ නියමයන් සහ කොන්දේසි වලින් පැන නගින සම්පූර්ණ සමුච්චිත වගකීම් හිමිකම් පෑමට අදාළ ගෙවීම් ගනුදෙනුවේ වටිනාකම ඉක්මවා නොයා යුතුය.
- d. මෙහි දක්වා ඇති වගකීම් සීමාවන් මත විශ්වාසය තබමින් අනෙක් පාර්ශවය මෙම නියමයන් සහ කොන්දේසි වලට ඇතුළු වී ඇති බවත් එම සීමාවන් පාර්ශවයන් අතර කේවල් කිරීමේ අතහැරුණ පදනමක් බවත් සෑම පාර්ශවයක්ම පිළිගනී. ඉහත සඳහන් ඕනෑම දෙයකට අමතරව සහ සීමා නොකර, රජයේ ක්‍රියා හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන්, භූමිකම්පාව, ගින්න, ගංවතුර හෝ වෙනත් ස්වාභාවික ක්‍රියාවන්, ශ්‍රම කොන්දේසි විදුලි බිඳවැටීම් සහ අන්තර්ජාල බාධා ඇතුළුව නමුත් ඒවාට පමණක් සීමා නොවී, එවැනි පාර්ශවයක සාධාරණ පාලනයෙන් ඔබ්බට කිසියම් කොන්දේසියක් හේතුවෙන් සිදුවන කිසියම් අසාර්ථකත්වයකට හෝ ප්‍රමාදයකට කිසිදු NTB පාර්ශවයකට වගකීමක් නොමැත.

17. විවිධ

- a) FriMi ඉතුරුම් ගිණුමට වැරදි ඇතුළත් කිරීම් NTB විසින් මිලග ආවර්තිතා ශේෂ ප්‍රකාශය නිකුත් කිරීමට පෙර හෝ පසුව හෝ තවත් ප්‍රවේශයක් ("ප්‍රතිලෝම ප්‍රවේශය") හරහා ආපසු හැරවීමට, නිවැරදි කිරීමට හෝ අවලංගු කිරීමට හැකිය. පොළීය ගණනය කිරීම සම්බන්ධයෙන් (හෝ වෙනත් ප්‍රතිලාභයක්), NTB විසින් වැරදි ඇතුළත් කිරීම් සිදු කළ දිනයේ සිට පූර්වකාරී ලෙස ඇතුළත් කිරීම් සිදු කරනු ඇත.
- b) **ප්‍රේෂණ:**
 - (i) FriMi ඉතුරුම් ගිණුමෙන් විදේශ මුදල් ප්‍රේෂණ/ණයවර සම්පූර්ණයෙන්ම ගනුදෙනුකරු ගේ අවදානම මත යවනු ලැබේ.
 - (ii) සාමාන්‍යයෙන් NTB විසින් එවන ලද මුදල් ප්‍රේෂණ මුදල් බවට පරිවර්තනය කරනු ලබන්නේ NTB හි විකුණුම් අනුපාතයට එවැනි අරමුදල් ඇත්ත වශයෙන්ම NTB වෙත ලැබුණු දිනයේය. කෙසේ වෙතත්, පරිවර්තනය සහ මාරු කිරීමේ දිනයන් සම්පූර්ණයෙන්ම NTB හි අභිමතය පරිදි වේ.

- (iii) ප්‍රේෂණ අවලංගු කිරීමකදී, ආපසු ගෙවීමක් සිදු කරනු ලබන්නේ නියෝත බැංකුවෙන් ඇත්ත වශයෙන්ම ලැබුණු මුදල සහ ආපසු ගෙවීමේ දිනයේ NTB හි මිලදී ගැනීමේ අනුපාතය මත පමණි. තමාට සහ ව්‍යාජ නියෝතකරුවන්ට හෝ නියෝජිතයින්ට එසේ සිදු කරන ලද වියදම් සඳහා ප්‍රතිපූරණය කරනු ලැබීමට NTB හිමිකම් ලබයි. එකතු කරන ලද සියලුම අවලංගු කිරීම් ගාස්තු, අයකිරීම් සහ කොමිස් මුදල් ආපසු ගෙවිය නොහැක.
- (iv) ගෙවීම හෝ ගෙවීමට උපදෙස් දීම ප්‍රමාද වීම, ප්‍රවාහනයේදී භාණ්ඩ නැතිවීම හෝ වෙනත් ආකාරයකින්, විකෘති කිරීම්, දෝෂ අතපසුවීම්, කිසියම් භාණ්ඩයක්, ලිපියක් සම්ප්‍රේෂණය කිරීමේ හෝ භාරදීමේ බාධාවක් හෝ ප්‍රමාදයක් හෝ NTB හි නියෝතකරුවන්ගේ හෝ නියෝජිතයින්ගේ ක්‍රියා හේතුවෙන් සිදුවන පාඩුවක් හෝ හානියක් සඳහා NTB වගකියනු නොලැබේ.
- (v) විදේශ මුදල් ගනුදෙනුවලට විදේශ විනිමය අවදානම් ඇතුළත් විය හැකි බවට පූර්ණ අවබෝධයක් ඇතිව ගනුදෙනුකරු සෑම විදේශ මුදල් ගනුදෙනුවකටම ඇතුල් වනු ඇති අතර ඒ සඳහා NTB වගකියනු නොලැබේ.

c) **උපලේඛනගත ගෙවීම්**

- i. ගනුදෙනුකරු විසින් FriMi යෙදුම හරහා එක් වරක් සිදු කරන හෝ පුනරාවර්තන ගෙවීම් උපලේඛනගත කළ හැක්කේ එවැනි අවස්ථාවකදී එවැනි පහසුකමක් ("උපලේඛනගත ගෙවීම්") ඇති ගෙවීම් උපකරණයක් හර කිරීමෙනි.
- ii. උපලේඛනගත ගෙවීම් සහ වෙක්පත් ගෙවීම් ඇතුළුව NTB සමඟ පවතින වෙනත් ගෙවීම් විධිවිධාන "පළමුව පැමිණි තැනැත්තාට පළමුව සේවය ලබා දීමේ පදනම මත", අරමුදල් ලබා ගැනීමේ හැකියාව සහ NTB හි අදාළ සේවා ප්‍රමිතීන්ට යටත්ව හසුරුවනු ලැබේ.
- iii. උපලේඛනගත ගෙවීමක් ක්‍රියාත්මක කිරීම සඳහා ගනුදෙනුකරු අදාළ ගෙවීම් උපකරණයේ ප්‍රමාණවත් අරමුදල් ලබා දිය යුතුය. උපලේඛනගත ගෙවීමක් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් අරමුදල් නොමැති නම්, නියමිත දිනට එය ක්‍රියාත්මක කිරීමට NTB භාර නොගනී. NTB විසින් එහි අභ්‍යන්තර ක්‍රියාපටිපාටියට අනුකූලව එවැනි ගෙවීමක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන කාල සීමාව තුළ අරමුදල් ලබා ගත හැකි නම් පමණක් එවැනි ගෙවීමක් ක්‍රියාත්මක වේ.
- iv. උපලේඛනගත ගෙවීම් ක්‍රියාත්මක වීමට බලපෑවැත්වෙන දිනයක් තෝරාගැනීමේදී, ඉහත c) (iii) වගන්තියට යටත්ව, එවැනි උපලේඛනගත ගෙවීම් එවැනි දිනක ක්‍රියාත්මක වන අතර ගනුදෙනුකරු ගේ මරණය/බංකොලොත්භාවය/මානසික අබලතාව පිළිබඳ NTB වෙත දැනුම් දීමක් සිදු නොකළහොත්, ගනුදෙනුකරු නියමිත ගෙවීම් අවලංගු කරයි නම් හෝ අදාළ ගෙවීම් උපකරණය අක්‍රිය වේ නම් මිස තෝරාගත් කාලසීමාව සඳහා බලපෑවැත්වෙන බව ගනුදෙනුකරු මතක තබා ගත යුතුය.
- v. NTB විසින් නියමිත ගෙවීම් සඳහා FriMi භාවිතා කිරීම, ක්‍රියාත්මක නොකිරීම, ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ/හෝ NTB විසින් ගනුදෙනුකරු ගේ උපදෙස් අනුව උපලේඛනගත ගෙවීම් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ප්‍රතිඵලයක් ලෙස ගනුදෙනුකරු ට සිදුවන අලාභයක් හෝ හානියක් ඇතුළුව අලාභය සහ/හෝ හානි සඳහා වගකියනු නොලැබේ. උපලේඛනගත ගෙවීම් සම්බන්ධයෙන් නිවැරදි උපදෙස් සැපයීම, එවැනි උපලේඛනගත ගෙවීම් නිරීක්ෂණය කිරීම සහ ප්‍රමාණවත් අරමුදල් පවත්වාගෙන යාම සඳහා ගනුදෙනුකරු සම්පූර්ණ වගකීම දරයි. ඒ සම්බන්ධයෙන් ගනුදෙනුකරුගේ කිසිදු දෝෂයක් / අතපසුවීමක් සඳහා NTB වගකියනු නොලැබේ.
- vi. 9 වැනි වගන්තියේ වඩාත් සම්පූර්ණයෙන් විස්තර කර ඇති පරිදි උපලේඛනගත ගෙවීම් සඳහා ගාස්තු සහ අය කිරීම් ලබා ගැනීමේ අයිතිය NTB සතුය.
- vii. FriMi යෙදුමේ අදාළ ගෙවීම් උපකරණයේ ප්‍රකාශයේ සහ ගනුදෙනු ඉතිහාසයෙහි තොරතුරු ලබා ගත හැකි බැවින්, උපලේඛනගත ගෙවීමට අනුකූල වී ඇති බවට වෙනම උපදෙස්ක් එවනු නොලැබේ.
- viii. උපලේඛනගත ගෙවීම් NTB විසින් එහි සම්මත සේවා මට්ටම් අනුව ක්‍රියාත්මක කරනු ඇත.

d) ගනුදෙනුකරු මෙහි විස්තර කර ඇති කිසියම් සේවාවක් භාවිතා කරමින් සකසන ලද ගනුදෙනුවක් සිදු කිරීම නිසා පැන නගින අරමුදල් NTB රඳවාගෙන සිටින්නේ නම් සහ NTB හට ගනුදෙනුකරු සම්බන්ධ කර ගැනීමට නොහැකි නම් සහ අදාළ නීතිය මගින් තීරණය කරනු ලබන කාල සීමාවක් සඳහා ගනුදෙනුකරු ගේ සේවාව භාවිතා කිරීම පිළිබඳ වාර්තාවක් නොමැති නම්, NTB විසින් මෙම අරමුදල් හිමිකම් නොකී හෝ අනන්‍ය දැමූ දේපලක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වැනි නියාමකයින්ට වාර්තා කිරීමට සහ අවසානයේ භාර දීමට අවශ්‍ය විය හැකිය. NTB, ගනුදෙනුකරු ට දැනුම් දීමක් සහිතව, අදාළ නීති මගින් අවසර දී ඇති පරිදි, එවැනි හිමිකම් නොකී අරමුදල්වලින් නිදාණ ගාස්තුවක් හෝ වෙනත් පරිපාලන ගාස්තු අඩු කිරීමේ අයිතිය රඳවා තබා ගනී.

e) FriMi ඉතුරුම් ගිණුම මාස විසිහතරක් (24) පුරාවට ගනුදෙනුකරු විසින් ආරම්භ කරන ලද ක්‍රියාකාරකමක් නොමැති විට හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා NTB අක්‍රිය වර්ගීකරණය සුදුසු යැයි සලකන්නේ නම්, එය අක්‍රිය බව සලකනු ලැබේ. අක්‍රිය ගිණුමක් නැවත සක්‍රිය කිරීමට පෙර NTB විසින් ගනුදෙනුකරු සමඟ සම්මුඛ සාකච්ඡා කර අක්‍රිය තත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගත හැකි අතර ගනුදෙනුකරු එවැනි පැහැදිලි කිරීම් NTB වෙත ලබා දෙනු ඇත.

අක්‍රිය FriMi ඉතුරුම් ගිණුම නැවත සක්‍රිය කිරීමට පෙර NTB විසින් නිශ්චිතව දැක්වා ඇති ලේඛන NTB වෙත ඉදිරිපත් කිරීමට NTB විසින් තම අභිමතය පරිදි ගනුදෙනුකරු ට නියම කළ හැක.

FriMi ඉතුරුම් ගිණුම අක්‍රිය ලෙස වර්ගීකරණය කර ඇත්නම්, එවැනි අක්‍රිය තත්වය ඉවත් කළ යුතු බවට සෑහීමකට පත්වන තෙක්, එවැනි ගිණුමක් මත හිකුත් කර ඇති චෙක්පත් ගෙවීම ඇතුළුව එවැනි ගිණුමක ගනුදෙනු ප්‍රතික්ෂේප කිරීමට NTB හට අයිතිය ඇත.

- f) අදාළ නීතිවලට යටත්ව සහ (විශේෂයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 544 වගන්තිය) අනුව, ගනුදෙනුකරු ගේ මරණය මත ගනුදෙනුකරු ගේ FriMi ඉතුරුම් ගිණුමේ බැරව ඇති සියලුම මුදල් සඳහා හිමිකම් කීමට සහ පවරනු ලැබීමට හෝ ගෙවනු ලැබීමට ගනුදෙනුකරුට ප්‍රතිලාභියෙකු නම් කළ හැකිය (සියලු හිඟ මුදල්, ගාස්තු සහ අයකිරීම් ගෙවීමෙන් පසු)
- g) FriMi භාවිතා කිරීමෙන් පැන නගින ඕනෑම අදාළ බදු වාර්තා කිරීම සහ ගෙවීම ගනුදෙනුකරු ගේ වගකීම වේ. ගනුදෙනුකරු FriMi භාවිතය සම්බන්ධයෙන් අදාළ ඕනෑම බදු නීතිවලට අනුකූල විය යුතුය.
- h) ගනුදෙනුකරු වෙත දැනුම් දීමක් මගින් තම අභිමතය පරිදි සහ ගනුදෙනුකරු ට කිසිදු වගකීමකින් තොරව ඕනෑම වේලාවක මෙම නියමයන් සහ කොන්දේසිවල ඕනෑම කොටසක් වෙනස් කිරීමට, විකරණය කිරීමට හෝ සංශෝධනය කිරීමට NTB හට අයිතිය ඇත.
- i) ගනුදෙනුකරු වෙත දැනුම් දීමක් සහිතව තම අභිමතය පරිදි සහ ගනුදෙනුකරු ට කිසිදු වගකීමකින් තොරව ඕනෑම අවස්ථාවක FriMi සේවාවන් වෙනස් කිරීමට හෝ විකරණය කිරීමට NTB හට අයිතිය ඇත.
- j) NTB විසින් සිය අභිමතය පරිදි ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු, ගනුදෙනුකරුගේ ඕනෑම ගනුදෙනුවක් සහ/හෝ ඕනෑම ගෙවීම් උපකරණ වාර්තා කිරීම සහ/හෝ හෙළිදරව් කිරීම ගනුදෙනුකරු මෙයින් එකඟ වී NTB වෙත බලය පවරයි. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ ("CRIB") ගනුදෙනුකරුවකුගේ ණය තොරතුරු වෙත ප්‍රවේශ වීමට ද ගනුදෙනුකරු NTB වෙත එකඟ වේ.
- k) ජාතික හැඳුනුම්පත් දත්ත සතභාපනය - පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මාර්ගගත සේවාව මගින් ගනුදෙනුකරු ගේ ජාතික හැඳුනුම්පතට අදාළ තොරතුරුවල සත්‍යතාව ලබා ගැනීමට ගනුදෙනුකරු මෙයින් NTB වෙත එකඟ වී බලය පවරයි.
- l) නම, ජංගම දුරකථන අංකය සහ පසුම්බි හැඳුනුම්පත වැනි ගනුදෙනුකරු ගේ විස්තර, එවැනි පද්ධතියක් සපයන සහ ගනුදෙනුකරු ගේ එවැනි විස්තර සඳහා ප්‍රවේශය ඇති NTB හි විකිණුම්කරුගේ විඩියෝ KYC සතභාපන පද්ධතියේ සටහන් කර ගත හැකි බව ගනුදෙනුකරු පිළිගනී. NTB හි අභ්‍යන්තර ප්‍රතිපත්තිවලට මෙන්ම විඩියෝ KYC හරහා ගිණුම් විවෘත කිරීම සඳහා වන නියාමන අවශ්‍යතාවලට අනුකූලව ගනුදෙනුකරු ගේ තොරතුරු සතභාපනය කිරීම අත්‍යවශ්‍ය අංගයක් වන බැවින් එවැනි තොරතුරු එවැනි අයුරින් පටිගත කිරීම පිළිබඳව ගනුදෙනුකරු මෙයින් එකඟ වී අවසර දෙයි.
- m) NTB, ගනුදෙනුකරු වෙත දැනුම් දීමක් සහිතව, මෙම නියමයන් සහ කොන්දේසි වලට අමතරව, විවිධ ඉතුරුම් නිපැයුම් සහ සේවාවන් FriMi වෙත වරින් වර හඳුන්වා දිය හැක.

NTB සමඟ පවත්වාගෙන යනු ලබන ඕනෑම ගනුදෙනුකරු ගේ ගෙවීම් උපකරණයක් හර කිරීම මගින් ගනුදෙනුකරු ට කලින් කලට ස්ථාවර තැන්පතු තැබීමට FriMi හරහා උපදෙස් ලබා දිය හැක. FriMi හරහා විවෘත කරන ලද ස්ථාවර තැන්පතු සඳහා අදාළ වන පොලී අනුපාතය NTB හි වෙනත් නාලිකා හරහා විවෘත කරන ලද ස්ථාවර තැන්පතු සඳහා අදාළ වන පොලී අනුපාතවලට වඩා වෙනස් විය හැකි බව ගනුදෙනුකරු පිළිගනී.

- n) NTBහි පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව ගනුදෙනුකරු විසින් FriMi ගිණුම හෝ නියමයන් සහ කොන්දේසි යටතේ කිසියම් අයිතිවාසිකම් හෝ බැඳීමක්, හිතිය ක්‍රියාත්මක කිරීමෙන් හෝ වෙනත් ආකාරයකින් පැවරිය නොහැකි අතර එවැනි උත්සාහ කළ පැවරීමක් අවලංගු වේ. දැනුම්දීමකින් හෝ අනුමැතියකින් තොරව ඕනෑම තෙවන පාර්ශවයකට මෙහි ඇති නියමයන් සහ කොන්දේසි සහ අයිතිවාසිකම් සහ වගකීම් හිඳුනසේ පැවරීමේ අයිතිය NTB සතූය. ඉහත සඳහන් කරුණු වලට යටත්ව, මෙම නියමයන් සහ කොන්දේසි මෙහි ඇති පාර්ශ්වයන්ගේ, ඔවුන්ගේ අනුප්‍රාප්තිකයින්ගේ සහ අවසර ලත් පැවරුම්ලාභීන්ගේ ප්‍රයෝජනයට බැඳී පවතිනු ඇත.
- o) ගනුදෙනුකරු මෙම නියමයන් සහ කොන්දේසි පිළිගෙන තිබේද යන්න තීරණය කිරීමට උපකාර කිරීම සඳහා "කුකීස්" භාවිතා කිරීමට ගනුදෙනුකරු NTB හට අවසර දෙයි. කුකීස් යනු NTB හි වෙබ් සේවාදායක පරිගණකය ගනුදෙනුකරු ගේ ජංගම උපාංගය මත තබන කුඩා ගොනු වේ.
- p) මෙම FriMi යෙදුම හරහා සපයනු ලබන වෙනත් විවිධ නිපැයුම් සහ සේවාවන්ට අදාළ නියමයන් සහ කොන්දේසි ගනුදෙනුකරු මත බැඳී පවතින්නේ එවැනි අවස්ථාවක අදාළ නියමයන් සහ කොන්දේසි පිළිගෙන එවැනි නිපැයුමක් /සේවාවක් ලබා ගැනීමට ගනුදෙනුකරු ලියාපදිංචි වන්නේ නම් සහ විට පමණි.

- q) මෙම නියමයන් සහ කොන්දේසි වලට අමතරව, NTBහි ආයතනික වෙබ් අඩවිය <https://www.nationstrust.com/images/pdf/general-business-conditions.pdf> වෙත පිවිසීමෙන් නැරඹිය හැකි NTBහි සාමාන්‍ය ව්‍යාපාර කොන්දේසිවල අන්තර්ගත කර ඇති නියමයන් සහ කොන්දේසි කෙරෙහි ගනුදෙනුකරු බැඳී සිටී. මෙම නියමයන් සහ කොන්දේසිවල විශේෂයෙන් ආවරණය නොවන ඕනෑම කරුණක් සඳහා ගනුදෙනුකරු සාමාන්‍ය ව්‍යාපාර කොන්දේසි වෙත යොමු විය යුතුය.
- r) NTB මගින් ගනුදෙනුකරු ට FriMi බෙදා හැරීම සහ මෙම නියමයන් සහ කොන්දේසි ශ්‍රී ලංකාවේ නීතිය මගින් පාලනය වේ.